

කාර්යසාධන වාර්තාව - 2018



සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

පටුන

	පිටු අංකය
1. ආයතනික ව්‍යුහය	
1.1 දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර	2
1.2 හැඳින්වීම	3
1.3 දෙපාර්තමේන්තුවේ කාර්යයන්	4
1.4 සංවිධාන සටහන	5
2. 2018 වර්ෂයේ කාර්යසාධනය	
2.1 සමාලෝචනය	6
2.2 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා	6 - 19
2.3 ගම්පෙරළිය	20
2.4 ක්ෂුද්‍රමූල්‍යනය	21 - 25
2.5 කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන සහයන්	25 - 33
2.6 වැවිලි ක්ෂේත්‍රය සඳහා වන සහයන්	34 - 35
2.7 ආහාර සුරක්ෂිතතාවය	35 - 39
2.8 පශු සම්පත් අංශයේ සංවර්ධනය	39 - 42
2.9 තෝරාගත් කණ්ඩායම් සඳහා දිරිගැන්වීමේ විශේෂ දීමනා	42 - 43
3. පරිපාලන හා මූල්‍ය කාර්යසාධනය	
3.1 පරිපාලන අංශය	44 - 49
3.2 මූල්‍ය අංශය	50
3.3 විගණන විමසුම්	51

1. ආයතනික ව්‍යුහය

1.1. දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර

දැක්ම

“සංවර්ධන මූල්‍ය සඳහා අවශ්‍ය පහසුකම් සපයන රජයේ ප්‍රධාන නියෝජිත ආයතනය බවට පත්වීම”

මෙහෙවර

“අදාළ පාර්ශවයන්ගේ මැදිහත්වීම ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් යෙදවීම හා ප්‍රාථමික ව්‍යවසාය අංශය මූල්‍යනය හා ඊට අදාළ ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම”

1.2 හැඳින්වීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය හා ක්ෂුද්‍රමූල්‍ය අංශය නගා සිටුවීමේ අරමුණ පෙරදැරිකර ගනිමින් 2005 ජනවාරි මස 01 වන දින මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. නිලධාරීන් 13 දෙනෙකු ප්‍රමුඛ 34 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් අංශ හතරක් යටතේ පහත පරිදි දැක්විය හැක.

1.2.1. ප්‍රාථමික සංවර්ධන අංශය

රජයේ සංවර්ධන සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම, ප්‍රාථමික ආර්ථික සංවර්ධනය නංවාලීම, නැගී එන ආර්ථික කටයුතු සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීම යනාදී නියාමන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.

1.2.2. ක්ෂුද්‍රමූල්‍ය සංවර්ධන අංශය

දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ලොව පුරා පිළිගත් ක්‍රමවේදයක් වූ ක්ෂුද්‍රමූල්‍යනය පසුගිය දශක කිහිපය පුරා ලංකාව තුළ ද ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකාවේ පුළුල් භූගෝලීය ප්‍රදේශයක් පුරා ක්ෂුද්‍රමූල්‍ය සේවාවන් ව්‍යාප්තව පැවතුන ද ග්‍රාමීය ප්‍රදේශවල වාණිජ බැංකු හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය අවම මට්ටමක පවතී. ක්ෂුද්‍රමූල්‍යනය, මධ්‍යම ආදායම්ලාභී කුටුම්භයන් හි ආදායම් හා වත්කම් වැඩි දියුණු කිරීමටත්, අඩු ආදායම්ලාභී කුටුම්භයන් හි පරිභෝජන වියදම් වැඩි කිරීමටත්, ඔවුන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමටත්, සියළුම ආදායම් බාණ්ඩයන් හි පරිභෝජනය සුමට කිරීමේ මෙවලමක් ලෙසත්, කාන්තාවන්ගේ සාමාජීය හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීමටත් දායක වී ඇත.

1.2.3. සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන අංශය

ශ්‍රී ලංකා රජයේ සමස්ත ප්‍රතිපත්ති රාමුව තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වැදගත් උපායමාර්ගික අංශය ලෙස හඳුනාගෙන ඇත. එම අංශය මඟින් ආර්ථික වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා අවස්ථා උත්පාදනය හා දරිද්‍රතාවය තුරන් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය මඟින් ලංකාවේ සමස්ත ව්‍යවසායයන්ගෙන් සියයට 75 ක් ද, සේවා නියුක්තියෙන් සියයට 45 ක් ද, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 52 ක් ද දායකත්වය සපයන බැවින් එය මනාව ලාංකික ආර්ථිකය තුළ පිළිඹිබු වේ.

1.2.4. සංවර්ධන මූල්‍ය පිළිබඳ ක්‍රමෝපාය සැලසුම


නිෂ්පාදකයින්ට තම වගා බිමේ දී ලබා දෙන මිල තහවුරු කරන අතරම ස්ථාවර වෙළඳපොළ මිලක් ලබා දීම සඳහා අතිරික්ත අස්වනු කළමනාකරණය කර කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් සහ අනෙකුත් වෙළඳපොළ සාධකයන් කෙරෙහි අවධානය යොමු කරමින් සැපයුම් අංශය සහ ඉල්ලුම් පාර්ශවය තුළනය කිරීම.

ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට වටිනා දායකත්වයක් ලබා දීමේ විභවයන් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා නව ව්‍යවසායකයින් හඳුනා ගැනීම අරමුණු කරගෙන මෙම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම යටතේ සහනදායී ණය, භාණ්ඩාගාර ඇපකර සහ තාක්ෂණික සහායන් සැපයීම ඇතුළු විවිධ රාජ්‍ය අනුග්‍රහයන් ලබා දීම සිදු කරනු ලබයි.

1.3 දෙපාර්තමේන්තුවේ කාර්යයන්

- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයන්හි සංවර්ධනය උදෙසා අවශ්‍ය ප්‍රතිපත්ති, ක්‍රමෝපායන් හා වැඩසටහන් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
- වෙළඳපොළ දත්ත විශ්ලේෂණය කර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයන්හි දියුණුවට බලපාන ප්‍රධාන ගැටළු හඳුනා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ඵලදායී විසඳුම් ලබා දීම.
- ආර්ථික සංවර්ධනය උදෙසා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සහනාධාර වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
- වෙළඳපොළ අවශ්‍යතාවයන් අනුව, බැංකු, රක්ෂණය, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සහ මූල්‍ය අංශයන්ට අදාළ නීති බලගන්වීම් සඳහා අවශ්‍ය සහසුකම් සැලසීම.
- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය, බැංකු, මූල්‍ය වෙළඳපොළ සහ අනෙකුත් අංශයන්ට අදාළව රජයේ වාර්ෂික අයවැය සැකසීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැපයීම.
- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය, ප්‍රාථමික ව්‍යවසාය අංශය සහ අනෙකුත් අංශයන්ට අදාළ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම.
- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳව කෘෂිකාර්මික, කාර්මික, හා සේවා යන අංශ යටතේ දත්ත රැස් කිරීම හා ඒවා විශ්ලේෂණය කිරීම මගින් පවතින දුෂ්කරතා හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හඳුනා ගැනීම.
- රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය සහන යෝජනා ක්‍රම පිළිබඳව සොයා බැලීම.
- රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයන් හි සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය බැංකු හා මූල්‍ය පහසුකම් ලබා දීම.

1.4 සංවිධාන සටහන



නි.අ.

ස.අ.

තො.ස. හා තා.නි.

ස.නි.

තො.ස. හා තා.ස.

රා.ක.ස.

ක.ස.

රිය.

කා.කා.ස.

- නියෝජ්‍ය අධ්‍යක්ෂ

- සහකාර අධ්‍යක්ෂ

- තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ නිලධාරී

- සංවර්ධන නිලධාරී

- තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර

- රාජ්‍ය කළමනාකරණ සහකාර

- කළමනාකරණ සහකාර

- රියදුරු

- කාර්යාල කාර්ය සහයක

2. 2018 වර්ෂයේ කාර්යසාධනය

2.1 සමාලෝචනය

සංවර්ධන මූල්‍ය, ආර්ථික සංවර්ධනයේ දී වැදගත් කාර්තාරයක් ඉටු කරයි. සංවර්ධන මූල්‍යයේ හැසිරීම, ආර්ථික වර්ධනය, රැකියා අවස්ථා උත්පාදනය කිරීම මෙන්ම සමාජ-සුබසාධන සංවර්ධනය සමඟ ගැඹුරින් මුසුවී ඇත. වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ එය සාර්ථක කර ගැනීම සඳහා පෞද්ගලික අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කළ යුතුව ඇති අතර සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි රටේ මූල්‍ය ක්‍රමය සඳහා මාර්ගෝපදේශ ලබාදීමේ වගකීම රාජ්‍ය අංශය සතුව පවතී.

මේ අයුරින් ගත්කල, තම නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා නොමැති, තාක්ෂණික දැනුම අඩු, මූල්‍ය ආයතන විසින් ඉල්ලා සිටින ඇපකර සැපයීම, දැරිය හැකි පොලී අනුපාත යටතේ ණය ලබාගැනීම වැනි ගැටළු සඳහා මුහුණ දෙන ගොවීන්, තරුණ තරුණයින්, ව්‍යවසායකයින් වැනි රටේ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී සියලු කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමට රජය කටයුතු කළ යුතුවේ. එබැවින්, නිදහසින් පසු වරින් වර බලයට පත්වූ සියලු රජයන් මෙම ගැටළු වෙන් වෙන්ව විසඳීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ නමුත් එකී ගැටළු සියල්ල එකවර විසඳීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා නැත.

ඒ අනුව, ආර්ථික වර්ධනයේ ගාමක බලවේගය ලෙස හඳුනාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය, ක්ෂුද්‍ර ව්‍යාපාර, ස්වයං-රැකියාකරන්නන්, ගොවීන් සහ තරුණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම හා බලගන්වීම තුළින් ඒක පුද්ගල ආදායම ඇ.එ.ජ. ඩොලර් 5,000 ක් දක්වා වර්ධනය කිරීම, නව රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, අපනයනය දෙගුණ කිරීම, සියයට 5 කට වඩා වැඩි දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාම වැනි රජයේ මධ්‍යකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' හා 'ගම්පෙරලිය' යනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳුණු පුළුල් වැඩසටහන් දෙකක් හඳුන්වා දෙන ලදී.

2.2 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

වර්තමානයේදී, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් 230,000 ක් පමණ සිටින අතර එය සමස්ථ ශ්‍රම බලකායෙන් සියයට 2.8 ක් පමණ වේ. වර්තමානයේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවල් වන වියට්නාමයේ හා තායිලන්තයේ ව්‍යවසායකත්ව දර්ශකය ඉහළ මට්ටමක පවතින අතර එය පිළිවෙලින් සියයට 19.6 ක් හා 27.5 ක් වේ. බංග්ලාදේශය හා චීනය යන රටවල ඉහළ ජන ඝනත්වයක් පැවතිය ද මෙම දර්ශකය පිළිවෙලින් සියයට 11.6 ක් හා 7.5 ක් වේ. එපමණක් නොව, ශ්‍රී ලංකාව හා සමාන ජනගහනයක් ඇති බොහෝ රටවල පවා සියයට 10 මට්ටමේ ස්ථාවර තත්ත්වයක් පවත්වාගෙන යයි.

ඒ අනුව, කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව දර්ශකය ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් වර්තමාන රජය විසින් 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් නව ව්‍යවසායකයින් 100,000 ක් බිහි කිරීමටත් ව්‍යවසායකයින් ලෙස සිටින අයට ඔවුන්ගේ දැනට පවතින ව්‍යාපාර පුළුල් කරගැනීමට සහාය වීමටත් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහනින් ශ්‍රී ලංකාව අපනයන අභිමුඛ ආර්ථිකයක් කරා ගෙනයාමට ශක්තිය ඇති ව්‍යවසායකයන් බිහිකිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව, ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැපයීම සඳහා පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම දහහතක් (17) විදේශ ආධාර මගින් ක්‍රියාත්මක ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම තුනක් (03) හා මූල්‍ය නොවන සහාය සපයන වැඩසටහන් දෙකක් (02) ඇතුළුව යෝජනා ක්‍රම විසි දෙකක් (22) රජය විසින් හඳුන්වා දෙන ලදී.

සහනාධාර අනුපාතය, පොලී අනුපාතය, ප්‍රතිලාභීන්, උපරිම ණය මුදල ආදී ණය යෝජනා ක්‍රම පිළිබඳ විස්තර වගු අංක 2.1 හි දක්වා ඇත.

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
1. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම	
1.1 රන් අස්වැන්න	පළමු කාණ්ඩය ප්‍රතිලාභීන් - සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින් උපරිම ණය මුදල (රු.) - 5,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය ප්‍රතිලාභීන් - කෘෂි හා මත්ස්‍ය සැකසුම් ආයතන, බහුදින ධීවර යාත්‍රා මිල දී ගැනීමට හා සංචාරක කර්මාන්තය සඳහා අදාළ අනෙකුත් බෝට්ටු හා උපකරණ මිල දී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්. උපරිම ණය මුදල (රු.) - 300,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) තුන්වන කාණ්ඩය ප්‍රතිලාභීන් - වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන සමාගම් උපරිම ණය මුදල (රු.) - 750,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.2 ගොවි නවෝදා	ප්‍රතිලාභීන් - සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන (කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය කිරීම සඳහා) උපරිම ණය මුදල (රු.) - 500,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.3 රිය ශක්ති	ප්‍රතිලාභීන් - පාසැල් වැනි රථ හිමියන් උපරිම ණය මුදල (රු.) - 4,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.4 ‘සිටි රයිඩ්’ ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - පවතින පරණ බස් රථය වෙනුවට සුබෝපහෝගී බස් රථයක්/පත්ල පහන් බස් රථ මිලට ගැනීමට කැමති පොද්ගලික බස් රථ හිමියන් හා අපනයන අභිමුඛ සමාගම්වල කාර්යමණ්ඩලය ¹ ප්‍රවාහන පහසුකම් සපයන්නන්. උපරිම ණය මුදල (රු.) - 10,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
	පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.5 ‘මිනි ටැක්සි’ යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - ත්‍රිරෝද රථයක් හිමි හා එම රථය කුලී සේවයේ යොදවා ඇති පුද්ගලයින් ටැක්සියක් ලෙස භාවිතා කිරීමට කුඩා මෝටර් රථයක්/ විද්‍යුත් ත්‍රිරෝද රථයක් මිල දී ගැනීමට කැමති පුද්ගලයින් ඔවුන්ගේ වයස අවු. 35 හෝ ඊට වැඩි වියයුතුය. උපරිම ණය මුදල (රු.) - 2,250,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.6 රිච් බල සවි	ප්‍රතිලාභීන් - සුර්ය බලශක්ති ඒකක සවි කිරීමට අපේක්ෂිත පොද්ගලික නිවාස හිමියන් උපරිම ණය මුදල (රු.) - 350,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.7 දිරි සවිය	පළමු කාණ්ඩය ප්‍රතිලාභීන් - කුකුළු මස් නිෂ්පාදකයින් උපරිම ණය මුදල (රු.) - 50,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 4 (මාස 3 ක සහන කාලය ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය ප්‍රතිලාභීන් - නිෂ්පාදන කාර්යයක නියැලෙන ස්වයං රැකියාලාභීන් උපරිම ණය මුදල (රු.) - 1,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) තුන්වන කාණ්ඩය ප්‍රතිලාභීන් - සත්ත්ව පාලනයේ අංශයේ නියුතු ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 5,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.8 ජය ඉසුර	පළමු කාණ්ඩය ප්‍රතිලාභීන් - වාර්ෂික පිරිවැටුම රු. මිලියන 10 ක් රු. මිලියන 250 ක් අතර හා සේවක සංඛ්‍යාව 5 ක් 50 ක් අතර වන කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, දුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, දූව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ඇඟළුම්,

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
	තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි නියැලෙන සුළු පරිමාණ ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 100,000,000 (අපනයන) වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 50,000,000 (අපනයන නොවන) සහනාධාර පොලී අනුපාතය - 13.86% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 50% ණය ආපසු ගෙවීමේ කාලය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය ප්‍රතිලාභීන් - වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ත් රු. මිලියන 750 ත් අතර හා සේවක සංඛ්‍යාව 51 ත් 300 ත් අතර වන කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, දූව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ඇගළුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන කර්මාන්ත, සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි නියැලෙන මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 400,000,000 (අපනයන) වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 200,000,000 (අපනයන නොවන) සහනාධාර පොලී අනුපාතය - 13.86% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 25% ණය ආපසු ගෙවීමේ කාලය - 10.40% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.9 සෞඳුරු පියස	ප්‍රතිලාභීන් - තම නිවස පුළුල් කිරීමට හෝ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන වර්ග අඩි 1,500 ට අඩු බිම් ප්‍රමාණයක් ඇති නිවාස හිමියන් උපරිම ණය මුදල (රු.) - 200,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7
1.10 මාධ්‍ය අරුණ	පළමු කාණ්ඩය (මාධ්‍ය උපකරණ මිල දී ගැනීම) ප්‍රතිලාභීන් - ලියාපදිංචි මාධ්‍යවේදීන් උපරිම ණය මුදල (රු.) - 300,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය (මාධ්‍ය උපකරණ වැඩි දියුණු කර ගැනීම) ප්‍රතිලාභීන් - ලියාපදිංචි මාධ්‍යවේදීන් උපරිම ණය මුදල (රු.) - 150,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
1.11 ‘මගේ අනාගතය’ ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක වසර 3 ක හෝ 4 ක උපාධි පාඨමාලාවක් හැදෑරීමට කැමති උසස් පෙළ සමත් හෝ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5 හෝ 6 මට්ටමේ සුදුසුකම්ලාභී ශිෂ්‍යයින් උපරිම ණය මුදල (රු.) - 1,100,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 12
1.12 ‘ඇරඹුම’ ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - තරුණ උපාධිධාරීන් හා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5, 6, හා 7 මට්ටමේ සහතිකපත්ලාභීන් උපරිම ණය මුදල (රු.) - 1,500,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 12% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% වෙනත් පහසුකම් - රජයේ පුරුණ වගකීම ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)
1.13 හරිත ණය	පළමු කාණ්ඩය ප්‍රතිලාභීන් - දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්, කුඩා පරිමාණ හෝටල් හිමියන්, සහ කාබනික පොහොර නිපදවන්නන් ★ ත්‍රිරෝද රථ හිමියන් සඳහා (මීටර් සවි කිරීමට රු. 20,000 ක උපරිමයකට යටත්ව) උපරිම ණය මුදල (රු.) - 1,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය - ‘සත්කාරක නිවාස’ (Homestay) වැඩසටහන ප්‍රතිලාභීන් - සංචාරක සත්කාරක නිවාස පවත්වාගෙන යන්නන් හා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන පුද්ගලයින් උපරිම ණය මුදල (රු.) - 5,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - සියයට 50 ට වැඩි ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.14 ‘හෝම් ස්ටිට් හෝම්’ ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - තම පළමු නිවස මිල දී ගැනීමට හෝ ඉදි කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වේතනලාභීන් ★ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ පෞද්ගලික අංශයේ නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් මිල දී ගැනීමට

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
	★ පෞද්ගලික අංශය විසින් ඉදිකරන නිවාස ව්‍යාපෘතියකින් නිවසක් මිල දී ගැනීමට ★ පළමුවරට තනි නිවසක් මිල දී ගැනීමට ★ තම පදිංචිය සඳහා පළමු නිවස ඉදි කිරීමට උපරිම ණය මුදල (රු.) - 10,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% (පළමු වසර 15 සඳහා) සහනාධාර පොලී අනුපාතය - 56.7% (පළමු වසර 15 සඳහා) ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6% (සහනාධාරය ගෙවනු ලබන්නේ පළමු වසර 15 සඳහා පමණි.) ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 25
1.15 ‘රැකවරණ’ ණය යෝජනා ක්‍රමය	පළමු කාණ්ඩය ප්‍රතිලාභීන් - ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට හැකියාව ඇති පුද්ගලයින් හා ආයතන. ජාතික වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතු අතර කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වාගෙන යා යුතුවේ. උපරිම ණය මුදල (රු.) - එක් මධ්‍යස්ථානයකට 3,500,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය ප්‍රතිලාභීන් - වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන අළුතින් ඉදි කිරීමට හෝ වැඩිදියුණු කිරීමට කැමති පෞද්ගලික අංශයේ ආයෝජකයින් (ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහිත කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතු අතර වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) 1506 : 2015 ට අනුකූලව පවත්වාගෙන යා යුතුවේ.) උපරිම ණය මුදල (රු.) - 10,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)
1.16 ‘සිහිති පාසල’ ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - රජයේ ලියාපදිංචි පෙරපාසැල් අළුතින් ආරම්භ කිරීමට හෝ පවත්නා පෙර පාසල් නවීකරණය කිරීමට කැමති ආයෝජකයින්. සුදුසුකම්ලත් කාර්යමණ්ඩලයක් සේවයේ නියුක්ත විය යුතුය. උපරිම ණය මුදල (රු.) - 2,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 50%

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
	ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.17 ‘සිහින මාළිගා’ ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි හා දැනටමත් විදේශ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික විදේශ රැකියා නියුක්තිකයින් ණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. ඒ සඳහා අදාළ විදේශ රැකියා නියුක්තිකයා ඕනෑම විදේශ මුදල් වර්ගයකින් උපයන ලද මුදල් ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම බැංකුවක් වෙත ප්‍රේෂණය කළ යුතුවේ. අදාළ ණය පහත කටයුතු සඳහා විය යුතු වේ. • නව නිවසක් ඉදිකිරීම • පවත්නා නිවස අළුත්වැඩියා කිරීම • දැනට පවතින නිවස ඉවත්කර නව නිවසක් ඉදිකිරීම • නව නිවසක් මිලදී ගැනීම හෝ නිවාස සංවර්ධන ව්‍යාපෘතියකින් නිවසක් මිලදී ගැනීමට • ඉඩමක් මිල දී ගෙන නිවසක් ඉදිකිරීම හෝ, • නිවසක් මිලදී ගෙන අළුත්වැඩියා කිරීම උපරිම ණය මුදල (රු.) - 10,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය - 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 15 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)
2. විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ණය වැඩසටහන්	
2.1 වහලය මත සවි කරන ලද සුර්ය බලශක්ති උත්පාදන ණය යෝජනා ක්‍රමය - RSPGLoC	පළමු කාණ්ඩය ප්‍රතිලාභීන් - පෞද්ගලික නිවාස ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 8% උපරිම ධාරිතාවය - කිලෝ වොට් 50 ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (මාස 06 ක සහන කාලයක් ද ඇතුළත්ව) දෙවන කාණ්ඩය ප්‍රතිලාභීන් - ව්‍යවසායකයින් ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 8% උපරිම ධාරිතාවය - කිලෝ වොට් 50 විදේශ ණය ආධාර සපයන ආයතනය - ආසියානු සංවර්ධන බැංකුව (පළමු වාරය සඳහා ඇ.ඩො. මිලියන 50 ක් සහ ප්‍රගතිය මත ඇ.ඩො. මිලියන 200 ක් දක්වා ඉහළ නැංවේ.) ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (මාස 6 ක සහන කාලය ද ඇතුළත්ව)
2.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය -SMELoC	ප්‍රතිලාභීන් - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 50,000,000 ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 11 - 14 % විදේශ ණය ආධාර සපයන ආයතනය - ආසියානු සංවර්ධන බැංකුව (ඇ.ඩො. මිලියන 175) ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)

විශේෂ සටහන 2.1 : “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්		
ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය	
2.3 පවිත්‍ර ගංගා	ප්‍රතිලාභීන්	- දැනටමත් කැළණි ගඟට හා කලපුවලට අපද්‍රව්‍ය බැහැර කරනු ලබන සමාගම්
	උපරිම ණය මුදල (රු.)	- 30,000,000
	ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය	- 6.5%
	විදේශ ණය ආධාර සපයන ආයතනය	- ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය
	ණය ආපසු ගෙවීමේ කාලය	- අවුරුදු 10 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)
3. මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන වැඩසටහන්		
3.1 ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI)	ප්‍රතිලාභීන්	- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්
	උපරිම ණය සීමාව	- මුළු ණය මුදලෙන් 1/3 ක්
	වාර්ෂික වාරිකය	- 1 - 2 %
	විදේශ ණය ආධාර සපයන ආයතනය	- ආසියානු සංවර්ධන බැංකුව (ඇ.ඩො. මිලියන 100)
3.2 කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීමේ ණය වැඩසටහන	ප්‍රතිලාභීන්	- තරුණ තරුණියන්, කාන්තාවන්, ගොවීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් පිහිටුවීමට කැමති පුද්ගලයින්
	මූල්‍ය නොවන ප්‍රතිලාභ	- සමාගම් සංස්ථාගත කිරීම, පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම, මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා, වෙළඳපොළට පිවිසීම සඳහා තාක්ෂණික සහාය
	මූල්‍යමය ප්‍රතිලාභ	- රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් සහ අවම වශයෙන් ණය වාරිකයෙන් 75% රජය විසින් ගෙවනු ඇත.
	රජයේ සහනාධාරය	
	සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්	- ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 75%
	කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්	- ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 85%
	ආබාධ සහිත අය විසින් මෙහෙයවන සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්	- ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 90%

2.2.1 පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු විසින් තම අරමුදල් යොදාගනිමින් පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන අතර රජය විසින් පොලී සහනාධාරය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සපයනු ලැබේ. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම විසි දෙකෙන් (22) අටක් (08) 2017 වර්ෂයේදී හඳුන්වා දෙන ලද අතර 2018 හා 2019 වර්ෂ වලදී අනෙකුත් යෝජනා ක්‍රම හඳුන්වා දීම/පුළුල් කිරීම සිදුකරන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ද ඇතුළුව ස්වයං රැකියාලාභීන්, කාන්තා ව්‍යවසායකයින්, තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් රටේ කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, දූව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ඇඟළුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2019 අප්‍රේල් 30 වන විට ආසන්න වශයෙන් ප්‍රතිලාභීන් 27,850 ක් සඳහා රු. මිලියන 54,320 ක් ණය වශයෙන් ලබා දී ඇත.

වගුව 2.1: 2019 අප්‍රේල් 30 වන දිනට "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

අනු අංකය	ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	නිකුත් කරන ලද මුදල (රු.මිලියන)
1	සෞඳුරු පියස	11,831	2,352
2	ගොවි නවෝදා	2,282	1,744
3	රන් අස්වැන්න	8,824	10,048
4	රිය ශක්ති	802	2,372
5	රිච් බල සවිය	1,070	355
6	ජය ඉසුර	2,200	36,815
7	මාධ්‍ය අරුණ	595	226
8	හරිත ණය	174	298
9	ඇරඹුම	58	79
10	මධ්‍ය ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය	14	31
එකතුව		27,850	54,320

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

පවත්නා ණය යෝජනා ක්‍රම මඟින් ආවරණය නොවන ක්ෂේත්‍රයන් සඳහා සහය වීමට 'සිටි රයිඩ්', 'මිනි ටැක්සි', 'සිහින මාලිගා', 'රැකවරණ' හා 'සිහිනි පාසැල' යන නව පොළී සහනාධාර ණය යෝජනා ක්‍රම පහ (05) ද 2019 අයවැය මඟින් හඳුන්වා දෙන ලදී. ඊට අමතරව, කුකුළු නිෂ්පාදකයින් සඳහා සහය වීමට හඳුන්වා දුන් 'දිරි සවිය' ණය යෝජනා ක්‍රමය, ස්වයං රැකියා ක්ෂේත්‍රය හා කුඩා පරිමාණ සත්ත්ව පාලන ක්ෂේත්‍රය ආවරණය කිරීම සඳහා පුළුල් කරන ලදී. තවදුරටත්, රජයේ සුදැකුම් සහිත මූල්‍ය ප්‍රවාහය පදනම් වූ පොළී රහිත ණයක් සැපයීම තුළින් නව ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා තරුණ උපාධිධාරීන් දිරිමත් කිරීම සඳහා 'ඇරඹුම' ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලද අතර 2018 වසරේදී, මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ජාතික වෘත්තීය සුදුසුකම් 5 හා 6 මට්ටමේ සහතිකපත්ලාභීන්ට ද ලබාදීමට හැකිවන පරිදි පුළුල් කරන ලදී.

මෙම පොළී සහනාධාර යෝජනා ක්‍රම යටතේ දෙනු ලබන ණය සහනාධාර ලබාදීම සඳහා රජය විසින් 2019 වර්ෂය සඳහා දැනටමත් රු. මිලියන 6,200 ක් වෙන් කර ඇති අතර මෙම ප්‍රතිපාදන මුදල සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් සම්පූර්ණයෙන්ම භාවිතා කළහොත්, 2019 වර්ෂයේදී රු. මිලියන 76,000 ක් වටිනා ණය ප්‍රමාණයක් ලබාදීමේ හැකියාව පවතී.

වගුව 2.2 : පොළී සහනාධාර ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදිය හැකි ණය ප්‍රමාණය - 2019 (රු. මිලියන)

අනු අංකය	ණය යෝජනා ක්‍රමය	2019 අයවැය මඟින් වෙන් කරන ලද සහනාධාර මුදල	2019 වර්ෂයේ ප්‍රදානය කළ හැකි උපරිම ණය මුදල
1	සෞඳුරු පියස	1,000	14,430
2	ගොවි නවෝදා	50	481
3	රන් අස්වැන්න	900	12,837
4	රිය ශක්ති	500	4,807
5	රිච් බල සවිය	100	1,443
6	ජය ඉසුර	3,000	34,482
7	දිරි සවිය	5	72
8	මාධ්‍ය අරුණ	25	240
9	හරිත ණය	20	270
10	ඇරඹුම	50	416
11	හෝම් ස්ටීට් හෝම්	250	5,000
12	මගේ අනාගතය	200	1,538
13	කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීමේ වැඩසටහන	100	125
එකතුව		6,200	76,141

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

2.2.2 විදේශ ආධාර මගින් ක්‍රියාත්මක ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය (SMELoC)

“එන්ට්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහනට අයත් වන විදේශාධාර ණය යෝජනා ක්‍රම තුන (03) වන්නේ ඊ - ග්‍රෙන්ඩිස් (පවිත්‍ර ගංගා) වැඩසටහන, නිවාසවල වහලය මත සවිකරන ලද සූර්යබල පද්ධති මගින් සූර්ය බලය උත්පාදනය කිරීමේ ණය ව්‍යාපෘතිය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමයයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ආධාර සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය යෝජනා ව්‍යාපෘතියේ ඇ.එ.ජ. ඩොලර් මිලියන 100 ක මූලික ණය පහසුකම 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ කරන ලද අතර එය මූල්‍යමය වශයෙන් 2019 ජනවාරි මාසයේදී අවසන් විය. මූලිකව ලබාදුන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 100 ක මුදල උපයෝජනය කිරීමේදී පෙන්නුම් කළ සතුටුදායක කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සඳහා වෙළඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඇ.එ.ජ. ඩොලර් මිලියන 75 ක් “අතිරේක ප්‍රතිපාදන I” ලෙස හා කාන්තා ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා “කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන (We-Fi)” සඳහා ඇ.එ.ජ. ඩොලර් මිලියන 9.5 ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ලදී. මෙම කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාරය, ණය යෝජනා ක්‍රමය හා මුසු කරමින් කාන්තා ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇත. මේ වන විට ඇ.එ.ජ. ඩොලර් මිලියන 75 ක අතිරේක ප්‍රතිපාදනයෙහි ණය අදියර දෙකක් (ඇ.එ.ජ. ඩොලර් මිලියන 25 බැගින්) 2018 වසරේ මාර්තු හා සැප්තැම්බර් මාසවලදී යොදාගන්නා ලද අතර අවසාන අදියර (ඉතිරි ඇ.එ.ජ. ඩොලර් මිලියන 25) 2019 වසරේ මාර්තු මාසයේදී ප්‍රතිපාදනය කිරීමට අපේක්ෂා කෙරේ. එසේම, ඇ.එ.ජ. ඩොලර් මිලියන 9.5 ක් වන කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාරයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 3.1 ක් මේ වනවිට සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් භාවිතා කර ඇත.

ඒ අනුව, 2019 අප්‍රේල් 30 දින වන විට ප්‍රතිලාභීන් 2,797 ක් සඳහා රු. මිලියන 22,769.5 ක් ණය වශයෙන් ලබා දී ඇති අතර කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන යටතේ ව්‍යවසායකයින් 325 දෙනෙක් සඳහා රු. මිලියන 486 ක් මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දී ඇත.

වගුව 2.3 : 2019 අප්‍රේල් 30 වන දිනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

(රු. මිලියන)								
සහභාගීත්ව මූල්‍ය ආයතන	වෙන් කරන ලද ණය මුදල	ප්‍රධානික ණය		ප්‍රදානය කරන ලද ණය ප්‍රතිශතය	වී-ගයි ප්‍රනයන් සඳහා වෙන් කළ මුදල	වී -ගයි ප්‍රදානික මුදල		ප්‍රදානය කරන ලද ණය ප්‍රතිශතය
		ණය සංඛ්‍යාව	මුදල			ණය සංඛ්‍යාව	මුදල	
ලංකා බැංකුව	2,282.74	489	2,254.70	98.77	107.78	145	105.40	97.78
මහජන බැංකුව	1,788.19	206	1,436.72	80.35	18.18	6	14.15	77.82
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	2,282.74	880	2,186.15	95.77	48.24	75	43.85	90.89
ඩී. එෆ්. සී. සී. බැංකුව	2,907.73	214	2,894.93	99.56	68.63	19	66.74	97.24
සම්පත් බැංකුව	2,268.10	127	2,190.49	96.57	56.74	15	56.74	100
හැටන් නැෂනල් බැංකුව	2,907.73	221	2,907.73	100	22.81	10	22.81	100
කොමර්ශල් බැංකුව	2,282.74	153	2,261.73	99.08	80.35	23	76.36	95.02
ජාතික සංවර්ධන බැංකුව	4,104.57	341	4,005.54	97.59	77.33	22	73.95	95.62
සෙලාන් බැංකුව	1,134.17	73	1,134.18	100	26.04	10	26.04	100
නේෂන් ට්‍රස්ට් බැංකුව	1,788.19	84	1,497.33	83.74	18.18	0	0	0
එකතුව	23,746.90	2,797	22,769.50	95.88	524.28	325	486.04	92.70
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව								

බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රම සුක්ෂ්ම වන බැවින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා බිහිකිරීමට විශාල හැකියාවක් පවතින අතර මූල්‍ය වෙළඳපොළේ තවමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සඳහා පවතින ඉල්ලුම හා ණය සැපයුම අතර විශාල පරතරය පවතී.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රජය තවදුරටත් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරන ලද අතර දැනටමත් එම බැංකුව විසින් ප්‍රතිපාදනය කර ඇති ඇ.එ.ජ. ඩොලර් මිලියන 175 ට අතිරේකව 2019 - 2021 කාල පරිච්ඡේදය සඳහා SMELoC ව්‍යාපෘතියෙහි තෙවන අදියර ලෙස ඇ.එ.ජ. ඩොලර් මිලියන 75 ක “අතිරේක ප්‍රතිපාදන II” ලෙස ලබාදීමට එකඟ වන ලදී. ඒ අනුව, එකක් ඇ.එ.ජ. ඩොලර් මිලියන 25 ක් වන අර්ධ වාර්ෂික චෙන්කිරීම් තුනකින් මෙම ණය යෝජනා ක්‍රමයේ පළමු හා දෙවන අදියර සඳහා සහභාගී වූ සහභාගීත්ව මූල්‍ය ආයතන හරහා ම මෙම ඇ.එ.ජ. ඩොලර් මිලියන 75 ක අතිරේක ප්‍රතිපාදනය මගින් ණය ලබාදීමට සැලසුම් කර ඇත.

තවද, වර්තමාන ඉල්ලුම් ප්‍රමාණයෙන්ම පොසිල ඉන්ධන අඛණ්ඩව භාවිතා කළහොත් දැනට පවතින පොසිල ඉන්ධන ප්‍රමාණවත් වන්නේ වසර 30 ක කාලයකට පමණක් වන බැවින් අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා පොසිල ඉන්ධන වලින් පරිසරහිතකාමී හා අඩු පිරිවැය සහිත පුනර්ජනනීය බලශක්තියක් වෙත යොමුවීම සඳහා යෝග්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වේ. වාසනාවකට, ශ්‍රී ලංකාව ‘සුර්ය රශ්මි’ (Sunbelt) නැමැති සමයට අංශක 35 ක කලාපයේ පිහිටා ඇති බැවින් සූර්ය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සතුව ඉහළ ශක්‍යතාවක් පවතී.

මෙවැනි ධනාත්මක සාධක සැලකිල්ලට ගනිමින්, නිවෙස්වල, ආගමික මධ්‍යස්ථානවල, හෝටල්, ව්‍යාපාරික ආයතන හා කර්මාන්තවල වහලය මත කුඩා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ණය මුදලක් ලබාගැනීම සඳහා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරන ලදී. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් පළමු අදියර සඳහා ඇ.එ.ජ. ඩොලර් මිලියන 50 ක් වෙන් කරන ලද අතර 2018 වසරේ සිට වහලය මත සවිකරන ලද සූර්ය පද්ධති මගින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ (Rooftop Solar Power Generation Project) වසර 04 ක කාලසීමාව තුළ කාර්යසාධනය මත ඇ.ඩො. මිලියන 200 දක්වා අරමුදල් ඉහළ දැමීමට එකඟ වන ලදී. මෙම ව්‍යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකුව විසින් තෝරාගන්නා ලද සහභාගීත්ව මූල්‍ය ආයතන දහයක් (10) වන මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩී.එල්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, තේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා සෙලාන් බැංකුව හරහා ක්‍රියාත්මක කරනු ලැබේ.

අපේක්ෂිත වෙළඳපොළ ඉල්ලුම ඇතිවුවහොත් මෙම ව්‍යාපෘතිය හරහා සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ රු. මිලියන 35,000 ක් පමණ ආයෝජනය කිරීමටත් ජාතික විදුලිබල පද්ධතිය සඳහා මෙගාවොට් 200 ක් පමණ සැපයීමටත් අපේක්ෂා කෙරේ. එසේම, විදුලිබල උත්පාදනය සඳහා භාවිතා කරන බොර තෙල් ආනයනය පහළයාම තුළින් විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරිවනු ඇත.

ජල දූෂණය, මහජනතාව හා කර්මාන්තශාලාහිමියන් විසින් ඔවුන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී දක්වන අවිධිමත් පුරුදු හා අක්‍රමවත්භාවය නිසා ඇතිවන ප්‍රධාන ගැටළුවලින් එකකි. බොහෝ කර්මාන්තශාලා හිමියන් හා කර්මාන්තකරුවන් පරිසර ආරක්ෂණ නීති රීති උල්ලංඝනය කරමින් ඔවුන්ගේ අපද්‍රව්‍ය, පානීය ජල මූලාශ්‍ර ලෙස භාවිතා කරන ගංගා හා ධීවර කර්මාන්තය හා සම්බන්ධ වන කලපු වෙත සෘජුව බැහැර කරනු ලබයි. ඒ අනුව, අපගේ සමහර ජල මාර්ගයන්හි දූෂිත මට්ටම, පෙර නොවූ විරූ මට්ටමක් කරා ළඟා වී තිබේ. එබැවින්, ඉදිරි වසර 05 තුළ දී කර්මාන්තශාලා හා සංචාරක හෝටල් මගින් ගංගා, කලපු, සහ මෝය වෙත මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය ශුන්‍ය කිරීමේ අරමුණින් “රී - ග්‍රෙන්ඩ්ස්” ව්‍යාපෘතිය යටතේ සහනදායී මූල්‍යාධාර ලබා දෙමින් “පවිත්‍ර ගංගා” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

2.2.3 මූල්‍යාධාර නොවන වැඩසටහන්

මූල්‍යමය ආධාර සමඟ මූල්‍යාධාර නොවන පහසුකම් සපයන වැඩසටහන් දෙකකි. එනම්, ජාතික ණය සුරැකුම් ආයතනය (National Credit Guarantee Institution) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සමාගම් (SME Companies) පිහිටුවීමයි.

විවිධ රාජ්‍ය ආයතන විසින් කලින්කලට විවිධ අංශවලට විශේෂිත වූ ඇප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන ඇප සුරැකුම් ලබාදීමට ජාතික මට්ටමෙන් නිසි ක්‍රමවේදයක් නොමැත. එබැවින්, තම ආයෝජන අවශ්‍යතා සඳහා අරමුදල් ලබාගැනීමට අපොහොසත් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ ගැටළුවට තිරසාර විසඳුමක් ලෙස රජය විසින් මෙම ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව, ජාතික ණය සුරැකුම් ආයතනය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ලබාගනිමින් පිහිටුවීමට රජය විසින් යෝජනා කරඇති අතර මෙම ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සඳහා ඇ.ඩො. මිලියන 100 ක් තම පොදු ප්‍රාග්ධන අරමුදලින් :ධරාසබරහ ක්වසඵක සෘද්ධමරජි* ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. එසේම, මෙම ආයතනය ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ සීමිත පොදු සමාගමක් ලෙස පිහිටුවීමට සැලසුම් කර ඇත.

2018 - 2020 කාලපරිච්ඡේදය තුළදී, රජය විසින් කෘෂි හා ධීවර ආයතන 50 ක් කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් 25 ක් සහ තරුණයන් විසින් ආරම්භ කරන නව ව්‍යාපාර 150 ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ආයතන සමාගම් පනත යටතේ හෝ නීත්‍යානුකූලව ලියාපදිංචි කරන ලද සමූපකාර සමිතියක් හෝ ගොවි සංවිධානයක් ලෙස ස්ථාපිත කරනු කරනු ලැබේ. මෙම කාර්යය සඳහා උපදේශකයන් ලෙස ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය :යෂ'* තෝරාගෙන ඇති අතර ඔවුන් විසින් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කිරීමට නියමිත සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සපයනු ලැබේ. ඒ අනුව, දැනටමත් එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සමාගමක් සහ සමිති (07) ක් ලියාපදිංචි කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 75% ක් ද කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 85% ක් ද ආබාධ සහිත අය විසින් මෙහෙයවන සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 90% ක් ද වශයෙන් රජය විසින් 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන් යටතේ මෙම සමාගම් සඳහා සහනාධාර ණය ලබාදීමට සැලසුම් කර ඇත.

2.2.4 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යනයේ ප්‍රගතිය

සහනදායී පොලී අනුපාතයකට මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැපයීම තුළින් රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා සහාය වීමට රජයේ මැදිහත්වීම මත යෝජනා ක්‍රම විසි දෙකක් (22) 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වේ. මීට අමතරව, රාජ්‍ය හා පෞද්ගලික සියලුම වාණිජ හා විශේෂිත බැංකු විසින් තම අරමුදල් උපයෝජනය කරමින් වෙළඳපොළ පොලී අනුපාතය යටතේ ණය යෝජනා ක්‍රම හැටක් (60) පමණ ක්‍රියාත්මක කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අරමුදල් අවශ්‍යතා සැපිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම සියලුම බැංකු මෙම සියළු ණය යෝජනා ක්‍රම හරහා ආසන්න වශයෙන් රු. මිලියන 827,896 ක මුදලක් 2018 වර්ෂයේදී ලබා දී ඇත.

වගුව 2.4 : 2018 වර්ෂයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වාණිජ හා සංවර්ධන බැංකු මගින් ලබා දී ඇති ණය


(රු. මිලියන)

බැංකුව	කෘෂිකර්ම		සේවා		කර්මාන්ත		වෙනත්		එකතුව	
	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල
ලංකා බැංකුව	2,196	22,833	1,080	4,689	1,643	7,102	1,006	1,515	5,925	36,139
මහජන බැංකුව	273	447	263	980	126	737	1,104	4,210	1,766	6,374
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	3,901	4,309	19	28,372	7,073	9,092	9,807	10,340	20,800	52,113
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව	12	72	13	28	28	212	3	6	56	318
සංඝස සංවර්ධන බැංකුව	433	1,960	1,081	3,327	0	0	168	305	1,682	5,592
ජාතික සංවර්ධන බැංකුව	104	978	93	1,669	289	3,047	514	5,674	1,000	11,368
ඩී. එම්. සී. සී . බැංකුව	313	3,894	1,298	9,945	1,368	9,802	52	403	3,031	24,044
කොමර්ෂල් බැංකුව	6,632	10,252	5,909	26,181	10,403	46,621	38,826	95,077	61,770	178,133
සම්පත් බැංකු	2,423	21,551	5,106	72,406	5,554	49,959	39,283	106,772	52,366	250,688
සෙලාන් බැංකුව	1,798	11,566	4,123	86,302	4,750	21,615	996	3,330	11,667	122,813
හැටන් නැෂනල් බැංකුව	1,689	8,115	3,872	22,038	4,153	24,816	9,216	39,134	18,930	94,103
ස්ටැන්ඩර්ඩ් වාට්ඩ් බැංකුව	2	62	54	262	36	431	1	0	93	755
පෑන් එෂියා බැංකුව	55	745	34	700	559	4,552	524	5,203	1,172	11,200
කාහීල්ස් බැංකුව	68	437	209	2960	571	2,771	8	99	856	6,267
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව	0	0	0	0	2	85	1	33	3	118
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව	69	33	0	0	6	3	65	29	140	65
අමානා බැංකුව	1,297	5,125	5,135	15,950	1,215	5,110	417	1,623	8,064	27,808
එකතුව	21,379	92,378	28,289	275,809	37,776	185,955	101,991	273,753	189,321	827,896

මූලාශ්‍රය : අදාළ බැංකු

2018 වර්ෂයේදී රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම වාණිජ හා විශේෂිත බැංකු මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා ලබාදුන් සමස්ත ණය වලින් සියයට 11 ක් කෘෂිකාර්මික අංශයට ද සියයට 23 ක් කර්මාන්ත අංශයට ද සියයට 33 ක් සේවා අංශයට ද ලබා

දී ඇති අතර සියයට 33 ක් අනෙකුත් අංශ වෙත ලබා දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය වේ. පහත ප්‍රස්ථාර අංක 12.1 මගින් සුළු හා මධ්‍ය පරිමාණ ණය සංයුතියක් පෙන්වනු ලබයි.



2.2.5 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන II - ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා වැඩසටහන

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (GIZ) හරහා ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 2.785 ක මූල්‍ය ප්‍රදානයක් ලබා දෙමින් ජර්මානු ගෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් මූලික වශයෙන් 2012 දී අත්සන් කරන ලදී. යුරෝ මිලියන 3 ක අතිරේක ප්‍රතිපාදන සමගින් ව්‍යාපෘති කාලසීමාව ද "සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන - II" (GIZ –SME Sector Development Programme - II) යනුවෙන් එහි දෙවන අදියර ලෙස 2019 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලද අතර ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු වියදම් සඳහා 2018 අයවැයෙන් රු. මිලියන 8 ක් වෙන් කර ඇත. ප්‍රගති වාර්තා අනුව, 2018 වර්ෂයේදී ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාරවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රු. මිලියන 390 ක වියදමක් ද රු. මිලියන 7 ක් ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් ද වියදමක් දරා ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ අරමුණ වනුයේ උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම අනෙකුත් ද්විතීය වර්ධන මධ්‍යස්ථානවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තරඟකාරීත්වය, සංයුක්තභාවය හා පාරිසරික තිරසාරභාව ඉහළ නැංවීමයි. මෙම වැඩසටහන ප්‍රධාන ක්ෂේත්‍ර 4 කින් සමන්විත වේ.

1. ප්‍රතිපත්ති සහ ආයතනික කොන්දේසි රාමුව
2. මූල්‍ය ප්‍රවේශය
3. තාක්ෂණික හා වෙළඳපොළ සඳහා වූ ප්‍රවේශය
4. නව සොයා ගැනීම් සහ ව්‍යවසායකත්වය

6.3 ගම් පෙරළිය - ග්‍රාමීය/ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන

ගම් පෙරළිය වැඩසටහන 2018 ජුනි මස දී ආරම්භ කළ අතර එමඟින් යටිතල පහසුකම්වල මතු වී තිබූ විෂමතා අවම කිරීම හා සංවර්ධනය කිරීම අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ගම මුල් කරගත් සංවර්ධන ක්‍රමයක් තුළින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හා නැගී එන ව්‍යවසායන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සවිබල ගැන්වීමයි.

මහජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා බොහෝ සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක වුවද, එම ව්‍යාපෘතින් බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන සංවර්ධනයක් නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අපොහොසත් වී ඇති බව පසුගිය දශක කිහිපය තුළ දියත් කෙරුණු සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. එබැවින්, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය, සුළු පරිමාණ පාලම් ඉදි කිරීම, පාසල් සනිපාරක්ෂක පහසුකම් දියුණු කිරීම, ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීම, ළමා උද්‍යාන ඉදි කිරීම, විදුලිය නැති නිවාස සඳහා විදුලි බලය ලබාදීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය හා වැඩි දියුණු කිරීම, ආගමික ස්ථාන සඳහා සුර්ය බලශක්තිය ලබාදීම, හා තාවකාලික වහල ස්ථිර වහල බවට පත්කිරීම වැනි ව්‍යාපෘති මගින් ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ගම් පෙරළිය ව්‍යාපෘතිය පියවර ගෙන ඇත. අවශේෂ සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනයද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරන අතර, නාගරික කාණු පද්ධතිය දියුණු කිරීම, වගා කටයුතු සඳහා වගාබිම් ආශ්‍රිත සුළු ජල සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හා සුළු පරිමාණ පානීය ජල යෝජනා ක්‍රම ඇති කිරීම වැනි ව්‍යාපෘති ඒ යටතට ගැනේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මෙම සංවර්ධන ව්‍යාපෘති පසු විපරම් කිරීම හා සම්බන්ධීකරණය සිදු කරන බැවින් මෙම ව්‍යාපෘති දියත් කිරීමේ යාන්ත්‍රණය මහජනතාවට ඉතා සමීප වනු ඇති අතර මුදල් අමාත්‍යාංශය, එහි පිහිටුවා ඇති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ජාතික ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතියේ මූල්‍ය සම්බන්ධීකරණ කටයුතු ඉටු කරනු ලබයි.

2018 දෙසැම්බර් 31 වන විට ගම් පෙරළිය ව්‍යාපෘතිය යටතේ අවසන් කරන ලද මුළු ව්‍යාපෘති සංඛ්‍යාවේ වටිනාකම රුපියල් මිලියන 5,070ක් පමණ වේ.

වගුව 2.5 : ගම්පෙරළිය වැඩසටහනේ ප්‍රගතිය - 2018

පළාත	අවසන් කරන ලද කාර්යන්හි මුළු වටිනාකම (රු. මිලියන)	සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව
උතුර	715.65	973
දකුණ	474.32	900
නැගෙනහිර	1,135.01	985
බටහිර	498.93	819
උතුරු මැද	691.06	906
මධ්‍යම	514.34	931
වයඹ	615.08	1,241
උතුරු මැද	88.30	111
සබරගමුව	336.88	371
මුළු එකතුව	5,069.57	7,237

මූලාශ්‍රය : ගම්පෙරළිය ලේකම් කාර්යාලය

2.4. ක්ෂුද්‍රමූල්‍ය ණය

ග්‍රාමීය ප්‍රදේශවල මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ ඉතා ජනප්‍රිය ආකෘතියක් ලෙස ක්ෂුද්‍රමූල්‍ය අංශය සැලකිය හැක. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය අංශයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත. ශ්‍රී ලාංකීය ග්‍රාමීය ප්‍රජාවගේ දරිද්‍රතාවය අඩු කිරීම මගින් ග්‍රාමීය අංශයේ වර්ධනය සඳහා ක්ෂුද්‍රමූල්‍ය ණය ඵලදායී මෙවලමක් ලෙස ප්‍රමුඛ කාර්යයක් සිදු කරනු ලබයි. ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායන්ට ක්ෂුද්‍ර ණය සහසුකම් සැපයීම, ගෙවීම් පද්ධතීන් ඇති කිරීම හා කුඩුම්භයන්හි නව ඉතිරිකිරීම් අවස්ථා ඇති කිරීම තුළින් දේශීය ආර්ථිකය හා අන්තර් සම්බන්ධතා මූල්‍ය ක්ෂේත්‍රයක් ගොඩ නැඟීමට මහඟු දායකත්වයක් ක්ෂුද්‍රමූල්‍ය ණය තුළින් ලබා දෙයි. තවද, කුඩා පරිමාණ කර්මාන්ත, ඉදි කිරීම් හා වෙළඳපොළ යන අනෙකුත් ක්ෂේත්‍රයන්හි ප්‍රමාණාත්මක වර්ධනයක් සඳහා ද මෙය දායක වී ඇත.

විවිධ ආයතන හරහා රට තුළ ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පුද්ගලයින් හා මූල්‍යමය පහසුකම් නොමැති ජනකොටස් වෙත අවශ්‍ය සහනදායී ණය පහසුකම් සැපයීමේ ප්‍රධාන භූමිකාවක් රජය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව, රජයේ ප්‍රමුඛ ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින් 2018 වසර තුළ ක්‍රියාත්මක කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන්වල ප්‍රගතිය පහත දැක්වේ.

වගුව 2.6 : ප්‍රධාන ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන ක්ෂුද්‍රමූල්‍ය වැඩසටහන්වල ප්‍රගතිය - 2018

(රු. මිලියන)

ක්ෂුද්‍රමූල්‍ය ආයතනය	ශාඛා සංඛ්‍යාව	තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව	ණය ලාභීන්ගේ සංඛ්‍යාව	මුළු තැන්පතු ප්‍රමාණය	මුළු ආයෝජන	මුළු ණය ප්‍රමාණය
දිවිනැගුම ප්‍රජා මූල බැංකු	1,073	14,540,246	8,868,512	113,993	85,942	68,206
සමූපකාර ග්‍රාමීය බැංකු	2,284	9,254,618	1,193,561	140,434	139,030	72,788
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව	553	802,454	695,741	827	2,211	2,122
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	268	6,653,368	915,720	126,193	37,193	135,442
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව	8	64,511	5,565	298	6,202	3,690
එකතුව	4,186	31,315,197	11,679,099	381,745	270,578	282,248

මූලාශ්‍රය: සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ණය හෝ තැන්පතු වශයෙන් මූල්‍ය පහසුකම් සපයනු ලබයි. ඒ අනුව, 2018 වර්ෂය අවසන් වන විට ප්‍රධාන ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය රු. බිලියන 282 ක් වේ. එය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සියයට 47 ක්ද (රු. බිලියන 135) සමූපකාර ග්‍රාමීය බැංකු සියයට 26 ක්ද (රු. බිලියන 73) සහ දිවිනැගුම ප්‍රජාමූල බැංකු සියයට 24 ක්ද, (රු.බිලියන 68) ලෙස ද වේ. 2018 වර්ෂය අවසන් වන විට දිළිඳු ජනතාවගේ අනිවාර්ය ඉතුරුම් රු. බිලියන 381 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් රු. බිලියන 270 ක් දිගුකාලීන හා කෙටිකාලීන ආයෝජනයන්හි යොදවා ඇත.

ආර්ථික කටයුතු හා ආදායම් උත්පාදන මාර්ග සඳහා කාන්තාවන් ලබා ගන්නා ක්ෂුද්‍රමූල්‍ය ණය වැඩි පොළී අනුපාතයකට ගෙයින් ගෙට ගොස් ලබා දීමේ ක්‍රමවේදයන් ක්ෂුද්‍රමූල්‍ය ආයතන මගින් සිදු කරනු ලබයි. මෙම ණය සඳහා වැඩි පොළියක් ගෙවීමට සිදුවුවත් සුරැකුම් හා අනෙකුත් කොන්දේසි නොමැති බැවින් ග්‍රාමීය ජනතාව මේ සඳහා වැඩි පෙළඹවීමක් ඇත. කෙසේ වෙතත්, මෙවැනි අධික පිරිවැයක් සහිත ණය බොහෝවිට උපයෝජනය කරනු ලබන්නේ වැඩි අවදානම් සහිත කුඩා කෘෂිකාර්මික වැඩ කටයුතු, ප්‍රායෝගික නොවන ආර්ථික ක්‍රියාකාරකම් හා ඇතැම් විට

පරිභෝජන කටයුතු උදෙසාය. පසුගිය වසර 2 ක පුරා රටේ පැවති නියඟය හේතුකොට ගෙන ක්ෂුද්‍රමූල්‍ය ණය ලාභීන් ණය උගුලක හසු වී ඇති අතර එය මේ වන විට බරපතල අර්බුදයක් බවට පත් වී ඇත.

මේ පිළිබඳව සලකා බලා නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්ක වන ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල වෙසෙන කාන්තාවන් විසින් පසුගිය වගා කන්න 5 තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිව ඇති මූල්‍ය ආයතන හා ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ගනු ලැබූ උපරිමය රු. 100,000/- දක්වා වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වූ සහන ලබා දීම 2018 වසරේ දී සිදු කරන ලදී.


ඒ අනුව, මූල්‍ය ආයතන හා ක්ෂුද්‍රමූල්‍ය ආයතන 37 විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළ අතර හිඟ හිටි ක්ෂුද්‍රමූල්‍ය ණය මුදල්හි ප්‍රාග්ධනය හා පොළිය මෙහිදී කපා හරින ලදී. ප්‍රාග්ධන මුදල කපාහැරීම මඟින් අදාළ ආයතනවලට දැරීමට සිදුවන පාඩුව මහා භාණ්ඩාගාරය විසින් වසර 3 තුළ වාරික 6 කින් ප්‍රතිපූර්ණය කරනු ලබන අතර කපා හරිනු ලබන පොළිය අදාළ ආයතන විසින්ම පියවා ගත යුතු වේ. කපා හරින ලද ප්‍රාග්ධන හා පොළී ප්‍රමාණයන් පහත වගුවේ දැක්වේ.

නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්කවල වෙසෙන කාන්තාවන් විසින් ලබාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සහන වැඩසටහනේ කපාහරින ලද ප්‍රාග්ධන හා පොළී මුදලේ සාරාංශ වාර්ථාව පහත පරිදි වේ.

වගුව 2.7 : නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්කවල වෙසෙන කාන්තාවන් විසින් ලබාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සහන


ආයතනය	ණය ගැතියන් සංඛ්‍යාව	රජය විසින් කපා හරින ලද ණය ප්‍රාග්ධන මුදල	(රු. මිලියන)
			මූල්‍ය ආයතන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් කපා හරින ලද පොළිය
අලයන්ස් ගිනුන්ස් කම්පැනි පිළිසි	277	6.68	0.89
අර්ථවිද්‍යා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්	253	3.99	0.58
ඇග්රෝ මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්	70	4.37	0.85
ආර්පිකෝ ගිනුන්ස් කම්පැනි පිළිසි	151	5.29	0.62
එසියා ඇසට් ගිනුන්ස් පිළිසි	1,805	49.32	5.88
බෙරන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් කම්පැනි ලිමිටඩ්	236	6.82	0.94
බිම්පුත් ගිනුන්ස් පිළිසි	7,041	180.90	24.02
බ්‍රැක් ලංකා ගිනුන්ස් පිළිසි	2,110	87.35	10.44
සෙන්ට්‍රල් ගිනුන්ස් කම්පැනි පිළිසි	5	0.20	0.02
කොමර්ෂල් ලීඩ් ඇන්ඩ් ගිනුන්ස් පිළිසි	833	26.26	3.26
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ගිනුන්ස් පිළිසි	8,162	215.19	14.81
ඉකොලාග් ලංකා (ගැරන්ටි) ලිමිටඩ්	148	3.08	0.01
එච්එන්බී ග්‍රාමීන් ගිනුන්ස් ලිමිටඩ්	5,438	154.97	9.02
කැන්ටරි ගිනුන්ස් ලිමිටඩ්	2,695	82.51	13.39
ලක් ජය මයික්‍රෝ ගිනුන්ස් ලිමිටඩ්	60	0.74	0.02
ලෝන්ස් ඇන්ඩ් ලැන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	208	4.28	1.01
එල් ඩී එල් 'සී ගිනුන්ස් පිළිසි	2,214	101.83	9.61
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ගිනුන්ස් පිළිසි	28	0.67	0.04
මර්චන්ට් බැන්ක් ඔෆ් ශ්‍රී ලංකා	2,516	74.09	10.22
මුස්ලිම් ඒඩ් මයික්‍රෝ ක්‍රෙඩිට් (ගැරන්ටි) ලිමිටඩ්	111	1.79	0.16
නේෂන් ලංකා ගිනුන්ස් පිළිසි	2,597	56.08	6.58
පීපල්ස් මයික්‍රෝ ගිනුන්ස් ලිමිටඩ්	650	9.47	1.25
ප්‍රගති සේවා ආවුන්ඩේෂන්	194	4.14	1.05
පොස්පරස් කැපිටල් ඇන්ඩ් ක්‍රෙඩිට් ලිමිටඩ්	46	1.50	0.14
පුරවරින් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්	11	0.19	0.05
රජරට ප්‍රජා කේන්ද්‍රය	118	3.58	0.52
සර්වාම් ශ්‍රී ලංකා නැෂනල් ආවුන්ඩේෂන්	210	7.11	0.41
සර්වෝදය ඩිවලොප්මන්ට් ගිනුන්ස්	1,970	50.44	6.82
සේජය මයික්‍රෝ ක්‍රෙඩිට් ලිමිටඩ්	96	1.12	0.21
සේවා කම්පියුනිට් ක්‍රෙඩිට් ලිමිටඩ්	86	2.29	0.41
සිංගර් ගිනුන්ස් (ලංකා) පිළිසි	224	5.48	0.59
සවුත් ඒෂියා පාට්නර්ෂිප් ශ්‍රී ලංකා	20	0.38	0.02
ටිකේඑස් ගිනුන්ස් ලිමිටඩ්	969	19.26	2.15
ට්‍රෙඩ් ගිනුන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පිළිසි	193	4.54	0.50
විෂන්ගන්ඩ් ලංකා ලිමිටඩ්	3,097	73.91	13.96
වයි ග්‍රෝ (ප්‍රයිවට්) ලිමිටඩ්	138	2.42	0.40
යන්ග් මෙන්ස් ක්‍රිස්ටියන් ඇසෝෂියේෂන් ඔෆ් බැටිකොලෝ	159	3.51	0.54
මුළු එකතුව	45,139	1,255.74	141.41
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව			

මෙම ණය සහන වැඩසටහනෙහි ප්‍රතිලාභීන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය සලකා බැලීමේ දී මුළු ණය ප්‍රමාණය වන 45,139 අතරින් සියයට 24 ක වැඩිම ප්‍රතිශතය වන ක්ෂුද්‍රමූල්‍ය ණය 10,999 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලබා දී ඇත. අනෙකුත් දිස්ත්‍රික්ක හා සැසඳීමේදී මෙම ණය සහන වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ කාන්තාවන් වැඩි පිරිසක් අනුරාධපුරය, පුත්තලම හා අම්පාර දිස්ත්‍රික්කවලට අයත් වේ.




මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

මූල්‍ය ආයතන විසින් අය කරනු ලබන ඉහළ පොළී අනුපාතයෙන් ණය ගැනුම්කරුවන් සුරක්ෂිත කිරීමේ අරමුණින් එම ආයතන විසින් තනි පුද්ගල හෝ කණ්ඩායම් වශයෙන් ලබා දෙනු ලබන ක්ෂුද්‍රමූල්‍ය ණය සඳහා අය කළ හැකි උපරිමය සියයට 35 ක සඵල පොළී අනුපාතයක් (අනෙකුත් සියළු ගාස්තු සහිතව) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 වසරේ දී හඳුන්වා දෙන ලදී.



මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව



මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

2018 වසර තුළ වාණිජ බැංකු මගින් රු. බිලියන 76 ක ක්ෂුද්‍රමූල්‍ය ණය ලබා දී ඇත. මෙයින් රු. බිලියන 47 ක් සහස බැංකුව මගින් ලබා දී ඇත. තවද, පිළිවලින් රු. බිලියන 13 හා රු. බිලියන 6 ක් හැටන් නැෂනල් බැංකුව හා ලංකා බැංකුව විසින් ලබා දී ඇත. රාජ්‍ය බැංකු හා සැසඳීමේදී කොමර්ෂල් හා සෙලාන් යන පෞද්ගලික බැංකු විසින් සැලකිය යුතු ක්ෂුද්‍රමූල්‍ය ණය විවිධ ක්ෂුද්‍රමූල්‍ය ණය යෝජනා ක්‍රම හරහා ලබා දී ඇත.

2.5 කෘෂිකර්මය සංවර්ධනය සඳහා වන සහයන්

2.5.1 පොහොර සහනාධාර වැඩසටහන

2.5.1.1 වී ගොවීන් හට දෙනු ලබන පොහොර සඳහා වන මුදල් සහනාධාරය

රජය විසින් 2016 යල කන්නයේ දී හඳුන්වාදෙන ලද පොහොර සඳහා වන මුදල් සහනාධාරය 2017/18 මහ කන්නය දක්වා ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, හෙක්ටයාර එකක් සඳහා වාර්ෂිකව රු. 25,000 ක් බැගින් උපරිමය හෙක්ටයාර දෙකක් දක්වා ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදෙන ලදී. පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර දෙකක් හිමි කුඩා පරිමාණ වී ගොවියෙකුට වාර්ෂිකව රු. 50,000 ක මුදල් සහනාධාරයක් හිමි වන අතර වර්ෂයේ කන්න දෙක සඳහා වෙන වෙනම එම සහනාධාරය හිමි වේ.

මෙම මුදල් සහනාධාරය භාවිතා කරමින් දිවයින පුරා පිහිටි රජයේ හෝ පෞද්ගලික අංශයේ පොහොර අලෙවිසැල්වලින් කාබනික හෝ රසායනික පොහොර මිලදී ගැනීමේ හැකියාව වී ගොවියාට හිමි වේ. නව ප්‍රතිපත්තිය සඳහා පහසුකම් සලසමින් වී ගොවිතැන සඳහා භාවිතා කරන ප්‍රධාන පොහොර වර්ග තුන වන යූරියා, ටී.එස්.පී. හා එම්.ඕ.පී. සඳහා උපරිම සිල්ලර මිල රු. 2,500/- වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම මුදල් සහනාධාරය අදාළ වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන අතර එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරනු ලබයි.

2017/2018 මහ කන්නයේ, වී ගොවීන් 882,298 දෙනෙකු සඳහා රු. මිලියන 8,002 ක මුදල් සහනාධාර ලබා දී ඇත.

වගුව 2.8 : පොහොර සඳහා මුදල් සහනාධාර ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතිය - 2017/18 මහ කන්නය

දිස්ත්‍රික්කය	පොහොර සහනාධාරය හිමි වූ ගොවීන් සංඛ්‍යාව	වගා කරන ලද භූමි ප්‍රමාණය (හෙක්.)	මූල්‍ය සහනාධාර ගෙවීම් (රු.මිලියන)
කොළඹ	7,051	2,691	34.47
ගම්පහ	24,733	9,019	120.32
කළුතර	25,618	10,632	134.74
මහනුවර	30,511	12,216	156.47
මාතලේ	33,600	18,531	235.05
නුවරඑළිය	13,759	5,543	69.95
ගාල්ල	24,719	10,343	131.30
මාතර	31,520	13,104	171.46
හම්බන්තොට	44,706	34,457	431.97
යාපනය	18,105	9,907	132.49
මන්නාරම	12,470	14,793	184.91
වවුනියාව	12,579	14,456	180.70
මුලතිව්	14,247	17,379	217.23
කිලිනොච්චිය	17,328	24,979	312.23
මඩකලපුව	41,554	51,477	643.46
අම්පාර	76,588	78,941	986.76
ත්‍රිකුණාමලය	41,573	39,107	488.83
කුරුණෑගල	108,280	45,827	587.30
පුත්තලම	7,319	5,443	68.64
අනුරාධපුරය	90,325	79,223	990.34
පොලොන්නරුව	65,789	65,109	813.86
බදුල්ල	49,066	25,328	320.69
මොණරාගල	46,134	29,629	370.60
රත්නපුරය	24,497	11,358	143.76
කෑගල්ල	20,227	5,349	74.15
එකතුව	882,298	634,838	8,001.67

මූලාශ්‍රය : කෘෂිකර්ම අමාත්‍යාංශය

2.5.1.2 වී ගොවීන් සඳහා පොහොර සහනාධාර වැඩසටහන

පොහොර සහනාධාරය සඳහා වන ඉල්ලුම වැඩිවීම නිසා වී ගොවිතැනෙහි භාවිතා කරනු ලබන ප්‍රධාන පොහොර වර්ග තුන සඳහා කි.ග්‍රෑ. 50 ක පොහොර මිටියක් රු. 500/- ක සහනාධාර මිලකට ලබාදීමට 2018 යල කන්නයේ සිට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, යූරියා, ටී.එස්.පී. සහ එම්.ඕ.පී. යන පොහොර වර්ග රාජ්‍ය පොහොර සමාගම් දෙක මාර්ගයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හරින ලදී.

2018 යල කන්නයේදී ගොවීන් 564,882 දෙනෙකු සඳහා පොහොර මෙ.ටො. 110,924 ක ප්‍රමාණයක් බෙදා දී තිබේ.

වගුව 2.9 : පොහොර සහනාධාර වැඩසටහන - 2018 යල කන්නය

දිස්ත්‍රික්කය	පොහොර හිමි වූ ගොවීන් සංඛ්‍යාව	වගා කරන ලද භූමි ප්‍රමාණය (හෙක්.)	බෙදා හරින ලද පොහොර ප්‍රමාණය (මෙ.ටො.)			
			යුරියා	ටී එස් පී	එම් ඒ පී	එකතුව
කොළඹ	2,800	1,051	99	52	109	259
ගම්පහ	15,679	2,409	667	250	541	1,458
කළුතර	15,199	6,043	576	303	631	1,510
මහනුවර	24,469	7,613	1,395	388	4,029	5,811
මාතලේ	18,435	9,333	2,100	440	534	3,074
නුවරඑළිය	10,763	4,175	764	183	213	1,159
ගාල්ල	8,266	3,878	323	165	359	847
මාතර	24,727	10,014	1,530	462	836	2,828
හම්බන්තොට	41,458	33,246	6,881	1,621	1,784	10,286
කුරුණෑගල	115,824	48,402	8,846	2,115	2,435	13,396
පුත්තලම	13,639	9,607	1,940	466	525	2,931
අනුරාධපුරය	41,013	32,340	6,617	1,565	1,684	9,867
පොලොන්නරුව	58,894	61,346	12,612	2,950	3,186	18,748
බදුල්ල	29,129	15,863	3,085	725	824	4,633
මොනරාගල	23,406	13,194	2,628	619	686	3,933
රත්නපුරය	18,196	8,749	1,555	403	571	2,529
කෑගල්ල	17,574	4,575	430	226	474	1,129
අම්පාර	43,131	17,541	9,259	2,151	2,343	13,752
ත්‍රිකුණාමලය	16,884	16,903	3,435	833	914	5,181
මඩකලපුව	17,477	22,119	4,575	1,078	614	6,267
වවුනියාව	631	405	82	20	22	124
යාපනය	3,268	1,342	219	46	60	325
මන්නාරම	1,240	458	97	22	25	144
මුලතිව්	1,744	1,602	328	78	87	493
කිලිනොච්චිය	1,036	765	160	37	41	238
එකතුව	564,882	332,971	70,200	17,199	23,525	110,924

මූලාශ්‍රය : කෘෂිකර්ම අමාත්‍යාංශය


2.5.1.3 අනෙකුත් කෘෂි බෝග සඳහා පොහොර සහනාධාරය

ගොවීන් හට ඔවුන්ගේ වගා වපසරිය එක් බෝගයක සිට බෝග වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීම සඳහාත්, වී හැර අනෙකුත් බෝගයන්හි ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහාත්, අනෙකුත් බෝග පොහොර සහනාධාරය 2018 වර්ෂයේදී පහත පරිදි සහනදායී මිල ගණන් යටතේ ප්‍රකාශයට පත්කරන ලදී.

- ඕනෑම වර්ගයේ සෘජු පොහොර කි. ග්‍රෑ. 50 ක මිටියක විකුණුම් මිල රු. 1,000 වේ.
- ඕනෑම වර්ගයේ මිශ්‍ර පොහොර කි. ග්‍රෑ. 50 ක මිටියක විකුණුම් මිල රු. 1,150 වේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පොහොර අලෙවිසැල් මගින් පාරිභෝගිකයින් හට විවිධ වර්ගයේ සෘජු සහ මිශ්‍ර පොහොර විවිධ ප්‍රමාණයන්ගෙන් සැපයීම සඳහා ප්‍රවේශ මාර්ග මෙම වැඩසටහන තුළින් ඉහළ නැංවී ඇත.

2018 වසර තුළ වී හැර අනෙකුත් බෝග සඳහා පොහොර මෙ.ටො. 655,844 ක් බෙදා දී ඇත.



2.5.2 කෘෂිකාර්මික ණය

2.5.2.1 නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය

ගොවීන් කෘෂි නිෂ්පාදන මිලදී ගන්නන් හා කෘෂිකර්මය මත පදනම් වූ නිෂ්පාදනයන්ගේ ණය සඳහා පැවති ඉල්ලුම මත සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වූ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු විසින් ස්වකීය අරමුදල් යොදාගනිමින් සහනදායී පොළී අනුපාතයක් යටතේ ප්‍රදානය කරනු ලැබූ ණය සඳහා පොළී සහනාධාර ලබාදීම රජය විසින් 2018 වසර තුළත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන වගා ණයවලින් බහුතරයක් උපයෝජනය කරනු ලබන්නේ සුළු පරිමාණ ගොවීන්ය. වගා කටයුතු සඳහා ගොවීන්ට සියයට 7 ක පොළී අනුපාතයකට ණය ලබාදෙන අතර ඒ සඳහා සියයට 5 ක වාර්ෂික පොළී සහනාධාරයක් ද රජය විසින් ලබා දෙයි. වී, මිරිස්, බඩඉරිඟු, ලොකු ලුනු, අර්නාපල්, එළවළු ද ඇතුළත්ව අනෙකුත් බෝග වගා 33 ක් සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දෙනු ලැබේ. සහභාගිත්ව ආයතන විසින් ස්වකීය අරමුදල් යොදාගෙන ලබා දී ඇති මෙම ණය සඳහා 2018 වසර තුළ රජය විසින් රු. මිලියන 228 ක් පොළී සහනාධාර ලෙස නිදහස් කර ඇත.


වගුව 2.10 : 2018 වසරේ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ණය

බෝගය	උපරිම ණය සීමාව (රු.) (අක්කරයකට)	උපරිම භූමි ප්‍රමාණය (අක්කර)	ලබාදුන් ණය සංඛ්‍යාව	ප්‍රදානය කළ මුදල (රු.මි.)	භූමි වපසරිය (අක්කර)
වී			52,394	5,664	211,297
- වාරිමාර්ග	30,000	10			
- වර්ෂා පෝෂිත	32,000	10			
බඩඉරිඟු	34,000	10	10,748	1181	40,500
අර්නාපල්	252,000	2	5,492	1034	7,078
ලුනු	140,000	2	4,406	679	7,230
මිරිස්	88,000	2	1,466	122	2,180
එළවළු	31,000 - 119,000	2	2,473	235	4,849
අල සහ බතල	32,000-252,000	5	5	0	13
මාංශ බෝග	19,000-34,000	5	56	4	178
බීජ තෙල්	14,000-31,000	5	39	4	131
වෙනත්	70,000	2	1,136	99	2,259
එකතුව			78,215	9,022	275,714


මූලාශ්‍රය : ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

රට තුළ පැවති යහපත් ආර්ථික තත්ත්වය හා දේශගුණික පරිසරය හේතුවෙන් 2018 වසර තුළ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ණය සඳහා ඉල්ලුම වැඩි වීමට හේතු විය. ඒ

අනුව, 2017 වසර හා සැසඳීමේ දී 2018 වසරේ ද ප්‍රතිලාභීන් සංඛ්‍යාව 71,397 සිට 78,215 දක්වා වර්ධනය වී ඇති අතර මුළු ප්‍රදානික ණය ප්‍රමාණය රුපියල් මිලියන 7,846 සිට රුපියල් මිලියන 9,022 දක්වා වැඩි වී ඇත. ප්‍රදානය කර ඇති ණය ප්‍රමාණය අනුව රුපියල් 320,000/- ක උපරිමයකට යටත්ව වගාකරුවන්ට වැඩිම ණය ප්‍රමාණයක් නිදහස් කර ඇති අතර එය 2018 වසර තුළ ප්‍රදානය කරන ලද මුළු ණය ප්‍රමාණයෙන් සියයට 67 කි. 2015 වසර තුළ මෙම ණය පහසුකම් යටතේ අක්කර 275,714 ක් කෘෂි බෝග වගා කර ඇති අතර ඉන් සියයට 77 ක් පමණ වී වගාව සඳහා යොදාගෙන ඇත. 2017 වසර හා සැසඳීමේදී මෙය සියයට 17 ක වර්ධනයකි.



2018 වසර තුළ ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය හා ප්‍රතිලාභීන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය සැලකීමේදී මුළු ණය ප්‍රමාණය අනුරාධපුරයෙන් වාර්තා වන අතර පොළොන්නරුව, අම්පාර, බදුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලද ඉහළ අගයක් පෙන්නුම් කරයි.



2.5.2.2 මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය

මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය (CSDDLs) අවම වශයෙන් කිරි එළඳෙනුන් 25 ක් සහිත මෙගා ගොවිපල 1,000 ක් ස්ථාපිත කිරීම සඳහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වාණිජ මට්ටමේ කිරි නිෂ්පාදනය සඳහා දිරිමත් කිරීමේ අරමුණින් 2013 වසරේ දී ආරම්භ කරන ලදී. මේ යටතේ මධ්‍ය පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා කිරි නිෂ්පාදන කටයුතු සඳහා සියයට 6 ක වාර්ෂික පොලී සහනාධාරයක් තෝරා ගත් සහභාගීත්ව මූල්‍ය ආයතන

13 ක් සඳහා ගෙවනු ලබයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රු. මිලියන 25 ක් දක්වා ණය ප්‍රදානය කරනු ලබන අතර මාස 6 ක සහන කාලයක් ඇතුළත්ව ණය ආපසු ගෙවීමේ සහන කාලය වසර 5 කි. මෙම ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ විශේෂ ඉල්ලීම මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ගොවිපලක අවම කිරී පිළිබඳව සංඛ්‍යාව 7 ක් දක්වා 2014 වසරේ දී අඩු කරන ලදී.

වගුව 2.11 : මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

වර්ෂය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	ණය ප්‍රමාණය	(රු. මිලියන)
			ගෙවනු ලැබූ සහනාධාරය
2013	60	202.20	1.78
2014	608	1,010.10	41.93
2015	1,424	1,229.80	80.64
2016	2,667	1,633.49	139.40
2017	1,671	1,648.50	173.24
2018	288	277.90	4.30
එකතුව	6,718	6,001.99	441.29

මූලාශ්‍රය : ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 2017 වසරේ ණය ප්‍රදානයන් සලකා බැලීමේ දී රු. මිලියන 560 ක වැඩිම ණය ප්‍රදානයන් ලංකා බැංකුව විසින් සිදු කර ඇති අතර මහජන බැංකුව හා එච්.ඩී.එම්.සී. බැංකුව විසින් පිළිවෙලින් රු. මිලියන 208 ක් හා රු. මිලියන 147 ක ණය ප්‍රදානය කර ඇත. තවද, අනෙකුත් බැංකු හා සැසඳීමේ දී හැටන් නැෂනල් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව විසින් ද ඉහළ ණය ප්‍රතිශතයක් ප්‍රදානය කර ඇත.

2.5.3 ගුදම් පහසුකම් සැලසීම

ලෝක බැංකුවේ සහාය ඇතිව රජය විසින් හදුන්වා දෙනු ලැබූ නවීන පහසුකම්වලින් යුතු ගබඩා සංකීර්ණ මඟින් අස්වනු නෙලන කාලය තුළ දී ගොවීන් හට නවීන යාන්ත්‍රණයක් ඔස්සේ ගුදම් පහසුකම් සලසා දී ඇත. තෝරාගත් කෘෂිකාර්මික දිස්ත්‍රික්කය හි වී, බඩඉරිඟු, සෝයා බෝංචි, තල, උඳු, ගම්මිරිස්, කවිපි හා රටකපු වැනි නිෂ්පාදන ගබඩා කිරීමට පහසුකම් මෙමඟින් සම්පාදනය කර ඇති අතර එමඟින් අස්වැන්න නෙලන කාලයෙන් පසු ඉහළ මිලක් ලබාගැනීම හැකි වේ. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ එසේ ගබඩා කරන ලද නිෂ්පාදන සුරැකුම් ලෙස තබා ඉලෙක්ට්‍රොනිකව ගණුදෙනු කළ හැකි මූල්‍යකරණ ලද්දකින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම තුළින් ගොවීන්ට මූල්‍ය පහසුකම් සැලසීමයි. ඒ අනුව, අනුරාධපුරය, මොණරාගල, මන්නාරම, රත්නපුර, කිලිනොච්චිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ හයක් ඉදි කර ඇති අතර එහි මුළු ධාරිතාව මෙ.ටො. 48,000 ක් පමණ වේ.

2018 වර්ෂය තුළ දී උපුල්දෙණිය (අනුරාධපුර) ගබඩා සංකීර්ණයෙහි ගොවීන් 54 දෙනෙකු තම බෝග ගබඩා කරන ලද අතර එමඟින් ගොවීන් 48 දෙනෙක් මෙම ලද්දකින් සුරැකුම් ලෙස තබා රු. මිලියන 5 ක වටිනා කෙටිකාලීන ණය පහසුකම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ලබාගෙන ඇත. මෙම කාල සීමාව තුළදීම බුත්තල (මොණරාගල) ගබඩා සංකීර්ණයේ ගොවීන් 56 දෙනෙකු තම බෝග ගබඩා කරන ලද අතර එමඟින් ගොවීන් 31 දෙනෙකු රු. මිලියන 2 ක වටිනා කෙටි කාලීන ණය පහසුකම් ලෙස ලබා ගෙන ඇත. එසේම මන්නාරම ගබඩා සංකීර්ණයේ ගොවීන් 53 දෙනෙකු තම ධාන්‍ය බෝග ගබඩා කරන ලද අතර එමඟින් ගොවීන් 37 දෙනෙකු මිලියන 2 ක් වටිනා කෙටි කාලීන ණය පහසුකම් ලබා ගන්නා ලදී.

2018 දෙසැම්බර් 31 වන විට උපුල්දෙණිය ගබඩාවේ වී, බඩඉරිඟු, සෝයා බෝංචි, තල, කවිපි සහ උඳු ධාන්‍ය වර්ග 6 ක් (මෙ.ටො. 251) ගබඩා කර තිබුණි. එසේම, බුත්තල ගබඩාවේ වී , බඩඉරිඟු, ගම්මිරිස් සහ රටකපු ධාන්‍ය වර්ග 4 ක් (මෙ.ටො.155) ගබඩා කර තිබූ අතර මන්නාරම ධාන්‍ය ගබඩාවේ විවිධ වර්ගයේ වී ප්‍රභේද (මෙ.ටො.477) ක් පමණ ගබඩා කර ඇත. අස්වනු නෙලන කාලයේ දී අදාළ ප්‍රදේශයන්හි ගොවීන් මෙසේ සපයා ඇති ගබඩා පහසුකම් ප්‍රයෝජනයට ගනු ලබන අතර මිල ඉහළ ගොස් ස්ථායී වූ අවස්ථාවේ දී ඔවුන් ඒවා විකිණීමට කටයුතු කරයි.

2018 වර්ෂය තුළ දී ගබඩා කරන ලද මුළු අස්වනු තොගයේ වටිනාකම රු. මිලියන 42 ක් වූ අතර එය විකුණන අවස්ථාවේ දී මුළු වටිනාකම රු. මිලියන 51 ක් වූ බැවින් ගොවීන් හට රු. මිලියන 6 ක සෘජු ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකි විය. ඊට සමගාමීව ගුදම් ආදායම් වශයෙන් රු. මිලියන 3 ක මුදලක් උපයා ගෙන ඇත.

එසේම, තවත් මෙවැනි නව ගබඩා සංකීර්ණ 3 ක් පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ඉදි කොට ජනතා මෙහෙවර සඳහා භාර දී ඇති අතර අස්වනු අපේක්ෂා කෙරේ.

2.5.4 අනිවාර්ය වගා රක්ෂණය.

“කෙතට අරුණ පොහොර දිරිය” වගා රක්ෂණ යෝජනා ක්‍රමය කෘෂිකර්ම හා කෘෂිකාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අතර, එය වී වගාව සඳහා පමණක් වගා හානි රක්ෂණ වන්දි ලබා දෙන අතර වගාවන් සඳහා සිදුවන සත්‍ය හානිය ද එමඟින් ආවරණය නොවේ. ඒ අනුව, බඩ ඉරිඟු, සෝයා, ලොකු එණු, අර්තාපල් සහ මිරිස් වැනි වාණිජ හෝග ද ආවරණය වන පරිදි “අනිවාර්ය වගා රක්ෂණ යෝජනා ක්‍රමය” 2018 වසරේ දී හඳුන්වා දෙන ලදී. දුෂ්කරතාවයන්ගෙන් තොරව ගොවීන් හානිපූර්ණය කිරීමෙන් රජයට දරීමට සිදුවන මූල්‍ය අවදානම අවම කිරීමේ අරමුණින් මෙම රක්ෂණ ක්‍රමය මඟින් වගාවන් සඳහා වන සත්‍ය හානිය ආවරණය කිරීමට කටයුතු කෙරේ.

ගොවීන්ට තමාගේ වගාවන් සඳහා නියඟයෙන්, ගංවතුරෙන් සහ වන අලින්ගෙන් සිදුවන හානි පූර්ණය සඳහා මෙම රක්ෂණ ක්‍රමය මඟින් සහන ලබා දෙන අතර අක්කරයකට රු. 40,000ක උපරිමයක් දක්වා වන්දි ලබා දෙනු ලැබේ. රුපියල් මිලියන 2,023.5 ක් ගොවීන් 141,888 ක් අතරේ වගා කළ බිම් අක්කර 247,852.2 කට සිදු වූ වගා හානි සඳහා වන්දි මුදල් ලෙස 2017/2018 මහා කන්නය වෙනුවෙන් ලබා දී ඇති අතර, 2018 යල කන්නය සඳහා රුපියල් මිලියන 1,566.7ක වගා හානි සිදු වී ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇත.

2018 දෙසැම්බර් මාසයේ උතුරු පළාතේ සිදු වූ ගංවතුර නිසා කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වගාවන්ට හානි සිදු විය. එය ජාතික ආපදා තත්ත්වයක් ලෙස සලකා ගංවතුරෙන් හානි වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ කටයුතු 2018/2019 මහ කන්නය අවසන්වීමට ප්‍රථම කඩිනමින් සිදු කරන ලදී. ඒ අනුව, රුපියල් මිලියන 158.5ක් ආපදාවට ලක් වූ ඉහත දිස්ත්‍රික්ක 4 හි ගොවීන් 3,085 අතරේ ගංවතුර නිසා සිදු වූ වගා හානි සඳහා වන්දි මුදල් ලෙස ලබා දී ඇත.

මීට අමතරව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් “සේනා” දළඹුවා නිසා සිදු වූ වගා හානිය පූර්ණය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලදී. මෙමඟින් බඩ ඉරිඟු වගාවට සෘජුවම හානි සිදු වූ අතර අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පිළිවෙලින් අක්කර 408.19 ක් සහ 1,340.83 ක් හානි වී ඇත. ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි රුපියල් මිලියන 16.3 ක් හා රුපියල් මිලියන 5.4 ක් පිළිවෙලින් මෙම දිස්ත්‍රික්කවල් ගොවීන් 307 ක් හා 128 ක් අතරේ වගා හානි පූර්ණය සඳහා ලබා දී ඇත. සම්පූර්ණයෙන්ම හානි වූ හෝ විනාශ වූ වගාවන් සඳහා පමණක් වන්දි ලබා දී ඇත.

වගුව 2.12 : අනිවාර්ය වගා රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රගතිය 2017/18 මහ කන්නය

දිස්ත්‍රික්කය/ප්‍රදේශය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	වියදම (රු. මිලියන)
අනුරාධපුර	19,525	391.13
මොණරාගල	17,639	281.70
අම්පාර	18,794	227.33
මඩකලපුව	19,746	216.37
වවුනියා	5,083	126.58
මන්නාරම	3,644	104.93
පොළොන්නරුව	2,796	88.46
මුලතිව්	7,424	78.63
මහව	6,750	69.68
බදුල්ල	3,696	69.65
යාපනය	11,251	59.84
ත්‍රිකුණාමලය	3,738	57.07
මාතලේ	4,721	53.36
කුරුණෑගල	6,309	46.51
කිලිනොච්චිය	4,448	43.21
මනම්පිටිය	1,014	35.50
තඹින්නේගම	1,451	19.58
පුත්තලම	790	12.62
මහනුවර	1,302	8.75
මාතර	1,215	7.01
දෙහිඅත්තකන්ඩිය	356	6.59
කෑගල්ල	931	5.84
ගාල්ල	1,312	5.02
හම්බන්තොට	242	5.00
ගම්පහ	229	1.50
කළුතර	43	0.89
රත්නපුර	84	0.42
නුවරඑළිය	33	0.21
කොළඹ	5	0.08



මූලාශ්‍රය : කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය

2.5.5 ගොවීන් සඳහා සමාජ ආරක්ෂණය

2.5.5.1 ගොවීන් හා ධීවරයින් සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රටෙහි කෘෂිකාර්මික දියුණුව සඳහා තම තාරුණ්‍යය කැප කළ වියපත් ගොවීන් උදෙසා රැකවරණයක් සැලසීමේ අරමුණින් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන ලදී. ආසන්න වශයෙන් ගොවීන් 959,254 ක් ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති අතර, ඉන් ප්‍රතිලාභ අත්විඳීමට සුදුසුකම් ලැබූ ගොවීන් 155,339 ක් අතරේ රුපියල් මිලියන 2,813.2 ක් 2018 වසරේ දී බෙදා දී ඇත. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා ගොවීන්ගේ දායකත්වය විශ්‍රාම වැටුප් ගෙවීමට තරම් ප්‍රමාණවත් නොවන හෙයින්, මහා භාණ්ඩාගාරය විසින් මසකට රුපියල් මිලියන 220 ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත ලබා දෙමින් නියමිත දිනට විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු සලසා දී ඇත. මීට අමතරව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවරයින් සඳහා දායකත්ව විශ්‍රාම

වැටුප් ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, වර්තමානයේ දී ධීවරයින් 69,049 ක් මීට දායකත්වය ලබා දී ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 63 ක් ධීවරයින් 4,420 ක් අතරේ ඔවුන්ගේ මාසික විශ්‍රාම වැටුප වශයෙන් බෙදා දී ඇත. එසේම, එය ස්වයංපෝෂිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන අතර මහා භාණ්ඩාගාරයට අමතරව වැය බරක් වී නොමැත.



2.6 වැවිලි ක්ෂේත්‍රය සඳහා වන සහය

2.6.1 කුඩා පරිමාණ වැවිලිකරුවන් සඳහා වන සහය

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය ඉපයීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන බැවින් නිදහසෙන් පසු බලයට පැමිණි සියලුම රජයන් විවිධ මූල්‍යමය හා මූල්‍යමය නොවන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා උපරිම උත්සාහයක් දරා ඇත. වර්තමානයේදී, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සියයට 75 කට වඩා දායකත්වය දරන කුඩා පරිමාණ වැවිලිකරුවන් නගා සිටුවීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. කුඩා පරිමාණ වැවිලිකරුවන් ටෙන්ඩරයක් කිරීමේ අරමුණින් අතිරේක පෙළඹවීමක් ඇති කිරීම හා ප්‍රතිලාභ ලබාගැනීම සඳහා රජය විසින් 2018 දී ද මෙම සහායන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී.

වගුව 2.13 : කුඩා පරිමාණ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගතිය 2011-2018

වර්ෂය	තේ		රබර්		පොල්	
	ව්‍යාප්තිය (හෙක්.)	මුළු නිෂ්පාදනය (කිලෝ. මිලිය.)	ව්‍යාප්තිය (හෙක්.)	මුළු නිෂ්පාදනය (කිලෝ. මිලිය.)	ව්‍යාප්තිය (හෙක්.)	මුළු නිෂ්පාදනය (හෙක්. මිලිය.)
2011	206,104	328	128,120	158	394,836	2,303
2012	203,020	328	130,780	152	394,836	2,411
2013	202,408	340	133,668	130	394,836	2,061
2014	202,800	338	134,137	99	394,836	2,890
2015	202,800	329	134,906	89	394,836	3,027
2016	202,022	292	136,274	79	440,000	3,098
2017	202,540	308	136,274	83	440,000	2,449
2018	201,137	309	136,875	83	455,430	2,623

මූලාශ්‍රය : වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය

කුඩා පරිමාණ වැවිලි අංශය මුළු වැවිලි කර්මාන්ත අංශයෙන් සියයට 75 කට වඩා නියෝජනය කරන අතර ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනය කෙරෙහි සාමාන්‍ය බලපෑම් ඇති කරන ගැටලු රාශියකට වර්තමානයේ මුහුණ දී ඇත. වගාවන්ගේ කාලය ඉකුත්වීම කුඩා පරිමාණ වගාකරුවන්ගේ ආදායම හා නිෂ්පාදනය කෙරෙහි සෘජුවම බලපාන ගැටළු අතරින් ප්‍රධාන ගැටලුවකි. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් රජය තේ සහ රබර් නැවත වගා කිරීමට සහ අළුතින් වගා කිරීම සඳහා සහන ලබා දෙනු ලැබේ. ඒ අනුව, රජය මගින් තේ නැවත වගා කිරීමට හා අළුතින් වගා කිරීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 500,000 ක සහනාධාරයක් ලබා දෙනු ලැබේ. මීට අමතරව රබර් නැවත වගා කිරීමට සහ අළුතින් වගා කිරීම සඳහා අනුපිළිවෙලින් රුපියල් 175,000 ක් සහ රුපියල් 150,000 ක් බැගින් සහනාධාර ලබාදෙනු ලැබේ.

මෙම සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 66.2 ක් 2018 වසරේ දී වියදම් දරා ඇති අතර එය ප්‍රතිලාභීන් 16,562 ක් අතරේ බෙදී ගොස් ඇත.

වගුව 2.14 : කුඩා පරිමාණ තේ සහ රබර් ක්ෂේත්‍රයේ නැවත වගා කිරීම සහ අළුතින් වගා කිරීම සඳහා සහනාධාර ලබා දීමේ ප්‍රගතිය

(රු. මිලියන)

වර්ෂය	නැවත වගාකිරීමේ සහනාධාරය				අළුතින් වගාකිරීමේ සහනාධාරය			
	තේ		රබර්		තේ		රබර්	
	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	සහනාධාර මුදල	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	සහනාධාර මුදල	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	සහනාධාර මුදල	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	සහනාධාර මුදල
2013	30,955	351.87	2,622	171.31	3,759	42.41	2,938	167.73
2014	16,555	258.09	2,004	219.07	3,381	66.98	2,247	213.47
2015	17,252	420.07	852	173.36	4,732	128.12	1,076	189.83
2016	24,995	531.89	668	337.51	3,759	46.73	942	179.9
2017	20,271	464.33	1,165	346.81	3,416	60.23	657	173.64
2018	9,254	287.3	1,114	205.46	5,499	58.79	695	110.55

මූලාශ්‍රය : වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

තේ වගා ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයෙහි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබන අතර එමඟින් රටේ සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 10 කට පමණ ජීවනෝපාය සැලසෙන අතර, දෙවන විශාලතම අපනයනාත්මක ඉපයුම්කරු ද වේ. තේ කර්මාන්ත ක්ෂේත්‍රය වර්තමානයේ දී ශ්‍රමය හිඟවීම, වයස්ගත තේ පඳුරු, නැවත වගා කිරීම සඳහා වන ආර්ථික අභියෝග, කාලගුණ විපර්යාසය, උසස් බීජ මදකම සහ වැවිලි සමාගම්වල වගා බිම් ප්‍රමාණය අඩුවීම ආදී තීරණාත්මක අභියෝග රාශියකට මුහුණ දී ඇත. මෙම තීරණාත්මක අභියෝගයන් සලකා බලමින් ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යමය සහ තාක්ෂණික සහාය ලබාදීම මඟින් තේ කර්මාන්තය සඳහා සහයවීමට මූලිකවම එකඟ වී ඇත. ඒ අනුව, තෝරාගත් වාණිජ බැංකුවල සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන අතර යටතේ යාන්ත්‍රීකරණය, නැවත වගා කිරීම, තේ පැළ තවාන් සඳහා ආයෝජනය කිරීම්වලට, කර්මාන්තශාලා නවීකරණය කිරීමට, කාලගුණික විපර්යාස අවම කිරීමට සහ හෝග විවිධාංගීකරණය සඳහා ණය පහසුකම් ලබා දෙනු ලැබේ.

2.6.2 ලියාපදිංචි තේ කර්මාන්තශාලා හිමිකරුවන් සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය


රජය විසින් මෙම විශේෂ ණය යෝජනා ක්‍රමය තේ කර්මාන්තශාලා හිමිකරුවන් සඳහා ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීමට 2015 වසරේ දී ආරම්භ කරන ලද අතර 2018 වසර දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා තේ මණ්ඩලය මෙම සුවිශේෂී ණය යෝජනා ක්‍රමය රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවල සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන අතර සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් අධීක්ෂණය කරනු ලබයි.

මෙය ණය යෝජනා ක්‍රමය සඳහා අදාළ වන වර්ෂිකව පොළී අනුපාතිකය සියයට 6 ක් වන අතර මහා භාණ්ඩාගාරය විසින් සියයට 2 ක් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත පොළී සහනාධාර ලෙස ලබා දෙනු ලැබේ. මෙම යෝජනා ක්‍රමය යටතේ 2018 වසරේ දී කාරක ප්‍රාග්ධන ණය 222 ක් තේ කර්මාන්තශාලා හිමියන් අතර බෙදා දී ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 7,025 ක් වේ. රජය රුපියල් මිලියන 24 ක් පොළී සහනාධාර ලෙස සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත 2018 වසරේ දී ලබා දී ඇත.

2.7 ආහාර සුරක්ෂිතතාව

2.7.1 රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන

වී නිෂ්පාදනය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ප්‍රධාන සාධකය වන බැවින්, හා රටේ ප්‍රධාන ආහාරය බත් වන බැවින් රජය විසින් පසුගිය දශක කිහිපය තුළ වී නිෂ්පාදන අංශය දිරිගැන්වීම් සඳහා පොහොර සහනාධාරය, සහනාධාර මිලකට ගුණාත්මක වී ප්‍රභේද ලබාදීම හා රජය වී සඳහා සහතික මිලක් ලබාදීම වැනි විවිධ පහසුකම් සලසා ඇත. ඒ අනුව, රටේ වී නිෂ්පාදනය එම කාලය තුළ ඉහළ ගොස් ඇත. කෙසේවුවද, රට තුළ ඇතිවූ ස්වභාවික අපදාවන් මෙම ප්‍රවණතාවයට බාධා ඇතිකර තිබේ. 2018 වාර්ෂික වී නිෂ්පාදනය මො.ටො මිලියන 3.9 ක් වූ අතර එය 2017 වර්ෂයේ වී නිෂ්පාදනය සමඟ සැසඳීමේ දී සියයට 72 ක ඉහළ යාමකි.



මූලාශ්‍රය : සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

ඉහත රූප සටහන් අංක 2.9 හි දැක්වෙන විස්තර අනුව, 2000 වර්ෂයේ සිට වාර්තා වූ අඩුම වාර්ෂික වී නිෂ්පාදන වර්ෂය වූ 2017 වර්ෂයේ වී නිෂ්පාදනයට වඩා 2018 වාර්ෂික වී නිෂ්පාදනය ඉහළ ගොස් ඇත. කෙසේවුවද, 2017-18 මහ සහ 2018 යල පැවති අවාසිදායක කාලගුණ තත්ත්වයන් හේතුවෙන් වී වගාවට වූ අහිතකර බලපෑම නිසා 2018 වර්ෂයේ වී නිෂ්පාදනය 2015 හා 2016 වර්ෂවල වී නිෂ්පාදනයට සාපේක්ෂව අඩු විය. වර්ෂික වී නිෂ්පාදනය පහළ යෑම නිසා සියයට 14 ක සාමාන්‍ය සම්මත තෙතමනයට වඩා ඉහළ තෙතමනයක් තිබුන ද වී සඳහා ඉහළ ඉල්ලුමක් පෞද්ගලික අංශයේ මෝල් හිමියන් අතර නිර්මාණය විය. එබැවින්, 2018 දී වී මිල ගණන් ස්ථාවර කිරීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවීය. කෙසේවෙතත්, වී අලෙවි මණ්ඩලයේ වර්ෂය තුළ ගොවීන්ගෙන් වී මෙ.ටො 6,687 ක් මිලදී ගෙන ඇත.

වගුව : 2.15 රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මිල දී ගත් වී ප්‍රමාණය

කන්නය	නාඩු (මෙ.ටො.)	සමබා (මෙ.ටො.)	එකතුව (මෙ.ටො.)	වටිනාකම (රු.මිලියන)
2009/10 මහ	63,850	6,919	70,769	1,995
2010 යල	83,819	27,910	111,729	3,184
එකතුව	147,669	34,829	182,498	5,179
2010/11 මහ	2,913	556	3,469	98
2011 යල	58,967	16,205	75,172	2,137
එකතුව	61,880	16,761	78,641	2,235
2011/12 මහ	107,319	8,467	115,786	3,259
2012 යල	9,936	540	10,476	294
එකතුව	117,255	9,007	126,262	3,553
2012/13 මහ	107,445	31,205	138,650	4,530
2013 යල	81,834	12,542	94,376	3,058
එකතුව	189,279	43,747	233,026	7,588
2013/14 මහ	3,971	592	4,563	148
2014 යල	0	0	0	0
එකතුව	3,971	592	4,563	148
2014/15 මහ	126,203	34,366	160,569	7,510
2015 යල	162,526	12,487	175,013	7,950
එකතුව	288,729	46,853	335,582	15,460
2015/16 මහ	91,785	40,196	131,981	5,139
2016 යල	11,054	14,384	25,438	1,056
එකතුව	102,839	54,580	157,419	6,195
2016/17 මහ	0	0	0	0
2017 යල	0	0	0	0
එකතුව	0	0	0	0
2017/18 මහ	4,605	0	4,605	175
2018 යල	2,077	5	2,082	79
එකතුව	6,682	5	6,687	254
මුළු එකතුව	918,304	206,374	1,124,678	40,612

මූලාශ්‍රය : වී අලෙවි මණ්ඩලය

2.7.2 2018 වර්ෂයේ දී වී මිල දී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම.

ඉහළ තරගකාරීත්වයක් ඇතිව රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීම සඳහා වී අස්වැන්න අඩුවීම හේතු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස වී මිල දී ගැනීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය නොවීය. එබැවින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හරහා පෞද්ගලික අංශය විසින් ලබාගත් බැංකු අරමුදල් ප්‍රධාන අරමුදල් මූලාශ්‍රය විය. පසුගිය වර්ෂයට සාපේක්ෂව වී මිලදී ගැනීම සඳහා බැංකු විසින් ලබාදුන් මුළු ණය ප්‍රමාණය සහ මුළු ණය අරමුදල් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. තවද, ප්‍රධාන රාජ්‍ය බැංකු තුන වෙන වෙනම සැලකිල්ලට ගත් කළ ලංකා බැංකුව විසින් සැපයූ ණය සංඛ්‍යාවේ හා ණය අරමුදල් ප්‍රමාණයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු දෙකෙම වර්ෂය තුළ ණය සංඛ්‍යාවේ හා ණය අරමුදල් ප්‍රමාණයේ අඩුවීමක් පෙන්නුම් කළේය. කෙසේවුවද, පෞද්ගලික අංශයේ බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතනවලින් ලබා දුන් මුළු ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මුළු ණය අරමුදල් ප්‍රමාණය පහළ ගොස් ඇත. තවද, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව 2017 වර්ෂයට සාපේක්ෂව වැඩි ණය සංඛ්‍යාවක් ලබා දී

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව කාර්යසාධන වාර්තාව

ඇත. එමෙන්ම, ජාතික සංවර්ධන බැංකුව ඩී එෆ් සී සී බැංකුව හා හැටන් නැෂනල් බැංකුව 2018 වර්ෂයේ වී මිලදී ගැනීම සඳහා ණය ලබාදී නොමැත.

වගුව 2.16 : වී මිල දී ගැනීම සඳහා පෞද්ගලික අංශයට ලබාදුන් ණය සංසන්දනය

(රු. මිලියන)

බැංකුව	2017/18 මහස්		2018 යල		එකතුව (2018)		එකතුව (2017)	
	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල	ණය සංඛ්‍යාව	මුළු ණය මුදල
මහජන බැංකුව	81	714	14	443	95	1,157	212	7,100
ලංකා බැංකුව	336	13,036	194	13,985	530	27,021	460	19,997
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	55	246	41	137	96	383	140	584
රාජ්‍ය බැංකුවල එකතුව	472	13,996	249	14,565	721	28,561	812	27,681
කොමර්ෂල් බැංකුව	465	1,878	561	1,992	1,026	3,870	442	1,622
සම්පත් බැංකුව	76	1,292	49	770	125	2,062	89	1,634
ඩී එෆ් සී සී බැංකුව	55	1,325	37	1,158	92	2,483	36	2,496
සෙලාන් බැංකු	46	262	40	820	86	1,082	147	879
ජාතික සංවර්ධන බැංකුව	3	315	3	414	6	729	25	944
හැටන් නැෂනල් බැංකුව	176	1,346	132	1,477	308	2,823	431	4,320
පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී	2	16	8	16	10	32	-	-
පෞද්ගලික බැංකුවල හා මූල්‍ය ආයතනවල එකතුව	823	6,434	830	6,647	1,653	13,081	1,170	11,895
මුළු එකතුව	1,295	20,430	1,079	21,212	2,374	41,642	1,982	39,576

මූලාශ්‍රය : අදාළ බැංකු සහ මූල්‍ය ආයතන

2.7.3 ජීවන වියදම

2017 හා 2018 දක්වා කාලය තුළ රට තුළ පැවති ස්වාභාවික ව්‍යසනයන් හා නියඟ තත්ත්වයන් රටේ ආර්ථිකය මත බලපෑ අතර එමඟින් රටේ ජීවන වියදම් කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති විය. සියළුම කෘෂි නිෂ්පාදනවල අස්වනු හානිවීම, සීමිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුම් තත්ත්වයක් ඇති වීමට හේතු විය. එලෙසම දකුණු ආසියාතික හා නැගෙනහිර ආසියාතික ආර්ථිකයන් බොහෝමයක් ද ස්වභාවික ව්‍යසනයන්ගෙන් බලපෑමට ලක් වීම ආනයනික භාණ්ඩවල මිල කෙරෙහි බලපෑමක් ඇති කිරීමට හේතු විය. මෙය 2017 වසර තුළ ආහාර සුරක්ෂිතතාවට විශාල පහරක් වූ අතර 2018 වර්ෂයේ දී ද මෙම තත්ත්වය නොවෙනස්ව පැවතිනි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රධාන අවධානයක් යොමුව ඇති ගෘහස්ථ සහල් වෙළඳපොළට 2017 වර්ෂයේ අහිතකර බලපෑම් ඇති වූ අතර අර්තාපල්, ලොකු ලුනු, පරිප්පු, කරවල, මිරිස් සහ අනෙකුත් ධාන්‍ය වර්ග ද ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදම් කළමනාකරණය කිරීම සඳහා රජය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ට අදාළව වූ සැපයුම, මිල හා අදාළවන බදු අඛණ්ඩවම අධීක්ෂණය කර ඒවා සමාලෝචනය කරන ලදී.

කාලීන පදනම මත අධි බලතල සහිතව කාලෝචිත තීරණ ගැනීම සඳහා පිහිටුවන ලද ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් පිළිගත හැකි අවම ජීවන මට්ටමක් තහවුරු කිරීම සඳහා මූලාරම්භයන් රැසක්ම ගන්නා ලදී. පාරිභෝගිකයාට දැරියහැකි සිල්ලර මිලක් තහවුරු කිරීම සඳහා ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පැනවූ බදු ඉවත් කරන ලද අතර විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අවම මට්ටමක පවත්වා ගෙන යන ලදී. අර්තාපල්, ලොකු ලුනු හා සහල් ආනයනයන් මත වූ බදු සැලකිය යුතු ලෙස අඩු කළ අතර එය උත්සව සමයේදී ඉල්ලුම වැඩි වේ යැයි අපේක්ෂා කළ නිසා එම තත්ත්වය 2018 අප්‍රේල් 30 දින දක්වා පවත්වාගෙන යන ලදී. අර්තාපල් සහ ලොකු ලුනු යන දෙවර්ගය සඳහා පැවති කිලෝවකට රු. 40/- ක් වූ බද්ද රු. 1/- ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් (SCL) ලෙස සංශෝධනය කර 2018 අප්‍රේල් 30 දින දක්වා පවත්වාගෙන යන ලදී.

2017 වර්ෂය තුළ ජීවන වියදම අවම කිරීම සඳහා අඛණ්ඩ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ අතර 2018 අප්‍රේල් උත්සව සමය අවසන් වන තෙක් තෝරාගත් ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිහිපයක් එවැනි මෙරට ගොඩබැමේ මිලට හෝ නිෂ්පාදන පිරිවැය මිලට පොද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් හා ලංකා සතොස ආයතන හරහා පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් ජීවන වියදම අවම කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන ලදී. මෙම වැඩසටහන යටතේ සහල්, පරිප්පු, සීනි, හාල් මැස්සන්, ලොකු ලුණු, අල හා මැකරල් ටින් මාළු අඩු මිලට රට පුරා ලබා ගත හැකි විය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටවූ “Family Budget Unit” හරහා සුපිරි වෙළඳසැල් හා ලංකා සතොස ආයතනවලට මෙම ක්‍රියාවලිය නිසා දැරීමය සිදු වූ පාඩු නැවත ප්‍රතිපූර්ණය කිරීමට රජය එකඟ විය.

2.7.3.1 සහල් ආනයනය කිරීම

දිගු කාලයක් පැවති නියං තත්ත්වයන් හේතුවෙන් වූ වි නිෂ්පාදනයේ අඩු වීම සහල් වෙළඳපොළ අස්ථායී වීමට හේතු විය. නිෂ්පාදන පිරිවැය හා සැසඳීමේදී පාරිභෝගික මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ නංවාලමින් 2018 වසර පුරා සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැවතුණි. නියඟ තත්ත්වය අඛණ්ඩව වගා කන්න පහත් පැවතීම නිසා කුඩා වි මෝල් හිමියන්ට වි මිලදී ගැනීමේ අවස්ථාව අවහිර වීමෙන් සුළු පිරිසක් වූ ප්‍රමුඛ පෙළ දේශීය මෝල් හිමියන් සඳහා සහල් වෙළඳපොළේ ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වූ බැවින් පාරිභෝගිකයින්ට දරාගත නොහැකි තරම් සහල් මිල ඉහළ යාමක් සිදුවිය. මෙම තත්ත්වයන් යටතේ දේශීය සහල් නිෂ්පාදනයන්ට පමණක් සීමා නොවී රජය විසින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා ලදී. සහල්වල සිල්ලර මිල අඩු කිරීම සඳහා පියවරක් වශයෙන් සහල් ආනයනය සඳහා අදාළ වන බදු සහල් කිලෝවකට රු. 0.25 ක විශේෂ වෙළඳභාණ්ඩ බද්දක් පමණක් 2018 අප්‍රේල් 30 දින දක්වා ක්‍රියාත්මක කරමින් සහල් ආනයනය කිරීමට පොද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ආනයනකරුවන් දිරිගැන් වූ අතර ඒ අනුව, 2018 වර්ෂය තුළදී මුළු සහල් ආනයනය මෙ.ටො 250, 139 ක් වේ.

2.8 පශු සම්පත් සංවර්ධනය

2.8.1 කිරි නිෂ්පාදන අංශය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහිලා දායකවිය හැකි වැදගත් කර්මාන්තයක් ලෙස කිරි කර්මාන්තය සඳහන් කළ හැකිය. කිරි රසවත් පානයක් හා ඉහළ පෝෂ්‍යගුණයකින් හෙබි දියරමය ආහාරයක් ලෙස හැඳින්විය හැක. පෝෂ්‍ය මට්ටම ඉහළ නැංවීමට හා මන්දපෝෂණය දුරුකිරීමට පිටිවහලක් වන මෙම දියර කිරි ගම්බද කුටුම්භයන්හි රැකියා අවස්ථා ඇති කර දිළිඳුකම දුරුකිරීමට උපකාරී වේ.

මෙරට කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතව සිටින කිරි ගොවීන් මෙම කටයුතු සුළු පරිමාණව සිදු කරනු ලබන අතර එය අමතර ආදායම් ඉපයීමේ මාර්ගයක් ලෙස සිදු කරනු ලබයි. ඒ අනුව 2018 වසර තුළ සමස්ථ දේශීය කිරි නිෂ්පාදනයේ වර්ධනය ඉතා සුළු ප්‍රතිශතයක් ගනී. 2018 වසරේ සමස්ථ දේශීය කිරි නිෂ්පාදනය මිලියන ලීටර 471.59 වන අතර එය පසුගිය වසරට වඩා සියයට 19 ක වැඩි වීමකි. මෙයින් කිරි දෙනුන්ගෙන් ලැබී ඇති දියර කිරි ප්‍රමාණය කිරි ලීටර මිලියන 385 කි.

වර්ථමානයේදී ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් සියයට 45 පමණ ස්වයං පෝෂිත වී සිටින අතර සමස්ථ ඉල්ලුම සපුරාලීමට සියයට 55 පමණ කිරි නිෂ්පාදන ආනයනය කළ යුතු වේ. මෙවැනි පසුබිමක් තුළ රජය විසින් විවිධ අවස්ථාවන්වලදී දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණ ගැනීම, දියර කිරි සඳහා මිල නියම කිරීම, දේශීය වෙළඳපොළේ කිරි නිෂ්පාදන වැඩි කිරීමට වෙළඳ හා තීරු බදු යොදා ගැනීම, දේශීය කිරි සහනදායී මිලකට සැපයීමට හැකිවන පරිදි දේශීය නිෂ්පාදනය වැඩි කිරීම හා කිරි ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කිරීම වැනි ක්‍රියාමාර්ග ප්‍රදාන ස්ථානයක් ගනී.

දේශීය කිරිපිටි නිෂ්පාදනය දිරිමත් කිරීම හා පාරිභෝගිකයන්ට සහන මිලකට කිරිපිටි ලබා දීමේ අරමුණින් දේශීය කිරිපිටිවල මිල අඩු කරන ලදී. මෙම මිල පහත හෙළීමට සමගාමීව දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව ලබා දෙනු ලබන මිල සහනාධාරය 2018 වසරේදීත් ක්‍රියාත්මක විය. ඒ අනුව, දේශීය කිරි නිෂ්පාදන

සමාගම් වන මිලකෝ (පුද්.) සමාගම හා පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ග්‍රෑම් 400 හා කිලෝ ග්‍රෑම් 1 කිරි පැකට් සඳහා ප්‍රතිපූර්ණය කරන මුදල පහත වේ.

වගුව 2.17 : 2018 වසර තුළ දේශීය කිරිපිටි නිෂ්පාදකයින් වෙත ප්‍රතිපූර්ණය කරන ලද මිල සහනාධාරය


සමාගම	ඒකකය	වෙළඳපොළ මිල (රු.)	අයවැය මත පදනම් වූ විකුණුම් මිල (රු.)	සහනාධාර මිල (රු. මිලියන)
මිලකෝ (පුද්.) සමාගම	ග්‍රෑම් 400	320	295	186
	කි. ග්‍රෑම්. 1	790	735	90
පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම	ග්‍රෑම්. 400	325	295	138
	කි. ග්‍රෑම්. 1	810	735	73

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

ඉහත දැක්වෙන පරිදි 2017 වර්ෂය තුළ රජය විසින් රු. මිලියන 487 ක් දේශීය කිරිපිටි නිෂ්පාදකයන් සඳහා මිල සහනාධාර ගෙවීමට වැය කර ඇත. 2018.06.19 දින පැවති ජීවන වියදම් රැස්වීමේදී දේශීය කිරිපිටි සඳහා දෙනු ලබන මිල සහනාධාරය නවත්වා ආනයනික කිරිපිටි මිල හා දේශීය කිරිපිටි මිල එකම අගයක පවත්වා ගෙන යාමට තීරණයකරන ලදී.

දේශීය කිරිපිටිවලට සාපේක්ෂව ආනයනික කිරිපිටි ද දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 55 ක් සපුරාලන හෙයින් දේශීය කර්මාන්ත කෙරෙහි සැලකිය යුතු මට්ටමක බලපෑමක් ඇති කරයි. දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා 2017 වසර සම්පූර්ණ යොදා සහිත කිරිපිටි මෙ.ටො. 84,000 ක් මෙරටට ආනයනය කර ඇත. ලෝක වෙළඳපොළ කිරිපිටි මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර දේශීය කිරිපිටි ආනයනකරුවන්ගේ ඉල්ලීම සලකා බලා කිරිපිටිවලට අදාළ ආනයනික බදු අනුපාතයන් පහත දමන ලදී. ඒ අනුව, කිරිපිටි ආනයනකරුවන්ගේ ඉල්ලීම සලකා බලා කිරිපිටි සඳහා පනවා තිබූ ආනයනික තීරු බද්ද 2018 වසරේ දී කිහිප අවස්ථාවකදීම සංශෝධනය කළ අතර ආසන්නතම සංශෝධනය 2018 ඔක්තෝබර් මාසයේ දී සිදු කරන ලදී.

වගුව 2.10 : 2014 ජුනි මස සිට 2018 දෙසැම්බර් දක්වා ජාත්‍යන්තර වෙළඳපොළ කිරි පිටි මිල ගණන්



ජාත්‍යන්තර කිරිපිටි වෙළඳාම (Global Dairy Trade)

2.8.2 කුකුළු ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත අංශය

ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය 1977 ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පසුව සැලකිය යුතු වර්ධනයක් පෙන්වනු ලබන අතර 1980 දී මිලියන 6.3 ක් වූ කුකුළු ගහනය 2018 වර්ෂය වන විට මිලියන 40.6 ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව, වර්තමාන ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය කි.ග්‍රෑ. 9.9 ක් වන අතර ඒක පුද්ගල බිත්තර පරිභෝජනය බිත්තර 1,35.7 කි.

වගුව 2.18 : දේශීය කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය පිළිබඳ තොරතුරු

වර්ෂය	කුකුළු මස් නිෂ්පාදනය		බිත්තර නිෂ්පාදනය	
	ඇස්තමේන්තුව (මෙ.ටො. 000')	සත්‍ය (මෙ.ටො. 000')	ඇස්තමේන්තුව (මිලියන)	සත්‍ය (මිලියන)
2010	අදාළ නැත	104.16	අදාළ නැත	1,385
2011	අදාළ නැත	116.76	අදාළ නැත	1,711
2012	අදාළ නැත	137.39	අදාළ නැත	2,279
2013	අදාළ නැත	144.54	අදාළ නැත	2,075
2014	162.50	150.32	2,086	2,232
2015	152.00	164.45	2,203	2,294
2016	168.41	182.69	2,187	2,304
2017	189.02	200.98	2,739	2,856
2018	184.09	214.20	2,992	2,853

මූලාශ්‍රය : සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

කුකුළු ගොවිපල ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධන සඳහා ගුණාත්මක සත්ත්ව ආහාර සැපයීම අත්‍යාවශ්‍ය සාධකයකි. මේ සඳහා භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ බඩ ඉරිඟු ආශ්‍රිත නිෂ්පාදන වේ. රජය බඩඉරිඟුවලින් ස්වයංපෝෂිත වීමට දේශීය ගොවීන් වගා කිරීම සඳහා අභිප්‍රේරනය කිරීමේ අරමුණින් බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත්, මෑත වසරවලදී පැවති වියළි කාලගුණික තත්ත්වයන් ඇතුළු වෙනත් හේතූන් නිසා අදාළ ඉලක්කයට ළඟාවිය නොහැකි විය. 2018 වර්ෂයේ දී පැවති වියළි කාලගුණ තත්ත්වය පහව යාම හේතුවෙන් 2017/18 මහා කන්නයේ හෙක්ටයාර් 63,926 ක බඩ ඉරිඟු වගා කර අස්වැන්න මෙ.ටො. 242,935 ක් ද 2018 යල කන්නයේ හෙක්. 6,969 ක් වගාකර මෙ.ටො. 27,106 ක අස්වැන්නක් දේශීයව සපයා ගැනීමට හැකි විය.

වගුව 2.19 : බඩඉරිඟු වගාව

වර්ෂය	මහ		යල	
	වගා කරන ලද භූමි ප්‍රමාණය (හෙක්.)	නිෂ්පාදනය (මෙ.ටො.)	වගා කරන ලද භූමි ප්‍රමාණය (හෙක්.)	නිෂ්පාදනය (මෙ.ටො.)
2015	60,954	230,871	9,017	30,244
2016	57,094	207,075	10,536	36,885
2017	44,515	163,733	8,029	32,011
2018	63,926	242,935	6,969	27,106

මූලාශ්‍රය : ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

කෙසේ වුවද, දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය කුකුළු ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ වාර්ෂික අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බැවින් හිඟ බඩ ඉරිඟු ප්‍රමාණය

ආනයනය කිරීමට සිදුවිය. එබැවින්, බඩ ඉරිඟු කි. ග්‍රෑ. එකක් සඳහා රු. 10/- ක විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහනාධාරයක් යටතේ සත්ත්ව ආහාර නිෂ්පාදකයන්ට බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා රජය විසින් ආනයන බලපත්‍ර ලබාදීමට අවසර දෙන ලදී. ඒ අනුව, 2018 වර්ෂයේ දී මෙම බදු සහනාධාර යටතේ බඩ ඉරිඟු මෙ.ටො. 119,087 ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා රු.මි. 4,936 ක් වැය කොට ඇත. මෙමගින් දේශීය කුකුළු ගොවිපල ආශ්‍රිත නිෂ්පාදනවල පිරිවැය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ඒ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැකසුණි.

වගුව 2.20 : බඩ ඉරිඟු ආනයනය කිරීම

වර්ෂය	ප්‍රමාණය (මෙ.ටො.)	වටිනාකම (රු. මිලියන)
2015	67,237	2,348
2016	41,946	1,572
2017	179,589	6,628
2018	119,087	4,937

මූලාශ්‍රය : සංඛ්‍යා ලේඛන අංශය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

2.9 තෝරාගත් කණ්ඩායම් සඳහා දිරි ගැන්වීමේ විශේෂ දීමනා

2.9.1 සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා වන ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය

සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා වන ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය 2012 වසරේ ජූලි මස ආරම්භ කරන ලද අතර එය ලංකා බැංකුව, මහජන බැංකුව හා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව හරහා ක්‍රියාත්මක කරන ලදී. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මානුෂික මෙහෙයුම අවසානයේ දී ආරක්ෂක හමුදාවන්ට භාර වූ හා අත්අඩංගුවට ගෙන පසුව පුනරුත්ථාපනය කර සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා ණය සපයනු ලබයි.

සමාජගත කරන ලද තරුණ අභ්‍යාසලාභීන්ට තම ජීවන වෘත්තිය සාර්ථක කර ගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය මහගු අවස්ථාවක් උදාකර දී ඇත. මෙම තරුණයින් ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩසටහන් හා ඔවුන්ගේ සමාජ ආර්ථික කටයුතු සංවර්ධනය සඳහා වන පසු අධීක්ෂණ වැඩසටහන් සඳහා සහභාගිවීමට හැකි වේ. තවද, මෙම ණය යෝජනා ක්‍රමය හරහා ඔවුන්ගේ ජීවන වෘත්තිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආර්ථික පසුබිම ගොඩනැගෙන අතර යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට මුහුණදීමට හැකිවන ලෙස ශක්තිමත් පදනමක් ගොඩනැගෙයි. ඒ අනුව, සුදුසුකම් ලබන අභ්‍යාසලාභීන්ට කෘෂි හා සත්ත්ව පාලන කටයුතු සඳහා උපකරණ මිලට ගැනීම, කෘෂි ව්‍යාප්ත සේවාවන්, සත්ත්ව පාලනය, යන්ත්‍රෝපකරණ මිලට ගැනීම, ගෘහාශ්‍රිත කර්මාන්ත, ධීවර කටයුතු, සුළු ව්‍යාපාර කටයුතු හා ප්‍රාථමික ද්විතීයික/උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යනාදී විවිධ කටයුතු සඳහා වසරක සහන කාලයකට යටත්ව වසර 10 ක ණය ආපසු ගෙවීමේ පදනම මත උපරිමය රුපියල් 250,000/- ක් දක්වා වූ ණය මුදලක් ලබා ගැනීමට හැකි වේ.

මෙහි පළමු අදියර 2014 වසරේදී අවසන් වූ අතර එම අදියරේදී ලංකා බැංකුව, මහජන බැංකුව, හා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ප්‍රතිලාභීන් 1,799 කට රු.මිලියන 302 ණය ප්‍රදානය කර ඇත. මෙම ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර 2016 වසරේදී ආරම්භ කරන ලද අතර එමඟින් රු.මිලියන 525 ක් ණය වශයෙන් ලබා දීමට අපේක්ෂිතය. 2018.12.31 දින වන විට දෙවන අදියරෙහි ප්‍රගතිය පහත පරිදි වේ.

වගුව 2.21 : 2018.12.31 වන දිනට සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා වන ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

(රු. මිලියන)

දිස්ත්‍රික්කය	ප්‍රදානය කරන ලද ණය සංඛ්‍යාව	ප්‍රදානය කරන ලද මුදල
යාපනය	86	20.1
කිලිනොච්චිය	24	5.7
මුලතිව්	42	9.35
මන්නාරම	16	2.78
අම්පාර	2	0.35
ත්‍රිකුණාමලය	13	2.75
මඩකලපුව	3	0.6
මුළු එකතුව	186	41.63

මූලාශ්‍රය : පුනරුත්ථාපන අධිකාරිය

2018 වසර තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රතිලාභීන් 186 සඳහා මෙමගින් ණය ලබා දී ඇත. වැඩිම ණය ප්‍රමාණයක් වන 86 යාපනය දිස්ත්‍රික්කයෙන් ලබා දී ඇත. මේ සඳහා 2018 දෙසැම්බර් වන විට රු.මිලියන 11 ක් සහනාධාර වශයෙන් සහභාගීත්ව ආයතන වලට රජය විසින් ගෙවා ඇත.

3. පරිපාලන හා මූල්‍ය කාර්යසාධනය

3.1 පරිපාලන අංශය

අධ්‍යක්ෂ ජනරාල්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, 41 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. එකී කාර්ය මණ්ඩලය මාණ්ඩලික නිලධාරීන් 14 දෙනෙකු හා සෙසු නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත වේ. 2018 වසර අවසන් වන විට දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය 46 ක් වන අතර එයින් තවදුරටත් පිරවිය යුතු පුරප්පාඩු සංඛ්‍යාව පහකි. දෙපාර්තමේන්තුවේ පරිපාලන, මූල්‍ය හා මානව සම්පත් සංවර්ධනයට අදාළ 2018 වසරේ තොරතුරු පහත පරිදි වේ.

3.1.1 කාර්ය මණ්ඩලය

වගුව 3.1 : 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අනුමත කාර්ය මණ්ඩලය

තනතුර		අනුමත කාර්ය මණ්ඩලය	මෙහෙයුම් කාර්ය මණ්ඩලය
01	අධ්‍යක්ෂ ජනරාල්	01	01
02	අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	01	01
03	අධ්‍යක්ෂ	05	04
04	නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ	10	07
05	නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ - ශ්‍රී.ල.ක්‍ර.සේ. ෂෂෂ (අධි සේවක පදනම)	01	01
06	තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ නිලධාරී	01	01
07	සංවර්ධන නිලධාරී	02	02
08	තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර	01	01
09	රාජ්‍ය කළමනාකරණ සහකාර	11	11
10	කළමනාකරණ සහකාර	01	01
11	රියදුරු	06	06
12	කාර්යාල කාර්ය සහායක	06	05
එකතුව		46	41

2018 වසර තුළ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ නිලධාරීන්

1. එච් ඒ ටී එරන්දි මිය	- සහකාර අධ්‍යක්ෂ
2. එච් එල් එම් ප්‍රනාන්දු මෙය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
3. පී. එල්. ටී. එන්. ලියනගේ මිය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
4. ඒ. වීරරත්න මිය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
5. පී. ඩබ්. උයද කුමාර මයා	- රාජ්‍ය කළමනාකරණ සහකාර
6. පී. කේ. ඩී. එස්. ප්‍රනානි මිය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
7. ඩබ්. එම්. එල්. චන්ද්‍රකුමාර මිය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
8. පී. ඩී. පී. එම්. දිසානායක මෙය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
9. පී. එන්. එම්. ජයසුන්දර මෙය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
10. කේ. ඩී. කීර්තිරත්න මයා	- රියදුරු
11. ඩී. එච්. ආර්. එස්. කුමාර මයා	- රියදුරු
12. කේ. ඒ. එන්. එන්. කොඩිකාර මයා	- රියදුරු
1. බී. වී. එම්. රොෂාන් මයා	- කාර්යාල කාර්ය සහායක

2018 වසර තුළ ස්ථාන මාරු ලබා ඉවත්ව ගිය නිලධාරීන්

13. ටී. හේවාලසම් මිය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
14. පී. ඩබ්. උයද කුමාර මයා	- රාජ්‍ය කළමනාකරණ සහකාර
15. ඩබ්. එම්. එල්. චන්ද්‍රකුමාර මිය	- රාජ්‍ය කළමනාකරණ සහකාර
2. එම්. ජේ. පී. ගුණවර්ධන මයා	- රියදුරු
3. එස්. ඒ. කීර්තිසේන මයා	- රියදුරු
4. ජේ. එම් ඩී ජේ. එස්. හේමන්ත මයා	- කාර්යාල කාර්ය සහායක

3.1.2 කාර්ය මණ්ඩල තොරතුරු

වගුව 3.2 : දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු

නම	තනතුර	සම්බන්ධ කළ හැකි තොරතුරු		
		දුරකථන	ෆැක්ස්	විද්‍යුත් තැපෑල
ඒ.එම්.පී.එම්.බී. අනපත්තු මයා	අධ්‍යක්ෂ ජනරාල්	2484542	2394908	dgdffdfd.treasury.gov.lk atapattu.ampmb@dfd.treasury.gov.lk
කේ.ඒ.එස්.එස්. කේ. පෙරේරා මයා	අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	2151416	2484955	perera.kassk@dfd.treasury.gov.lk
කේ.ජී.පී. පුෂ්පකුමාර මයා	අධ්‍යක්ෂ	2484507	2484955	kumara.kgpp@dfd.treasury.gov.lk
එම්.කේ.ඩී.එන්. මාදම්පෙ මිය	අධ්‍යක්ෂ	2484605	2484955	madampe.mkdn@dfd.treasury.gov.lk
පී.එම්.කේ. හෙට්ටිආරච්චි මයා	අධ්‍යක්ෂ	2484572	2484955	hettiarachchi.pmk@dfd.treasury.gov.lk
එස්.එච්.වී. කුමාර මයා	අධ්‍යක්ෂ	2484595	2484955	kumara.shv@dfd.treasury.gov.lk
ඩබ්ලිව්.එල්.එම්.ඒ. ලියනගේ මිය	සහකාර අධ්‍යක්ෂ	2484594	2484955	liyanage.wlma@dfd.treasury.gov.lk
ආර්.ඒ.ඩී.ආර්. රණසිංහ මෙය	සහකාර අධ්‍යක්ෂ	2484596	2484955	ranasinghe.radr@dfd.treasury.gov.lk
පී.පී.පී. රසාංජලී මෙය	සහකාර අධ්‍යක්ෂ	2484829	2484955	rasanjalie.pgp@dfd.treasury.gov.lk
ජේ.ඩී. කොටින්කඩුව මෙය	සහකාර අධ්‍යක්ෂ	2484854	2484955	kotinkaduwa.jd@dfd.treasury.gov.lk

නම	තනතුර	සම්බන්ධ කළ හැකි තොරතුරු		
		දුරකථන	ෆැක්ස්	විද්‍යුත් තැපෑල
ඩබ්.පී.එස්. වික්‍රමගේ මයා	සහකාර අධ්‍යක්ෂ	2151494	2484955	wickramage.wps@dfd.treasury.gov.lk
ඩී.ඩබ්. කුමාරගුරු මිය	සහකාර අධ්‍යක්ෂ	2484501	2484955	kumaraguru.dw@dfd.treasury.gov.lk
එච්. ඒ. ටී. එරන්දි මිය	සහකාර අධ්‍යක්ෂ	2484501	2484955	erandi.hat@dfd.treasury.gov.lk
ඩී.එල්.වී. විජේරත්න මෙය	සහකාර අධ්‍යක්ෂ	2337527	2484955	wijeratna.dlv@dfd.treasury.gov.lk
එච්.පී.එස්. ශාන්ත මහතා	තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ නිලධාරී	2484884	2484955	shantha.hps@dfd.treasury.gov.lk
ඒ.එම්. වික්‍රමසිංහ මෙය	සංවර්ධන නිලධාරී	2484884	2484955	wickremasinghe.am@dfd.treasury.gov.lk
පී.එස්.එන්. පෙරේරා මෙය	සංවර්ධන නිලධාරී	2484884	2484955	perera.psn@dfd.treasury.gov.lk
ජේ.එම්.අයි.ඒ. ගිෂානි මෙය	තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර	2484884	2484955	geeshani.jmia@dfd.treasury.gov.lk
එච්.ඒ.ඩී.ඒ. නිලන්ති මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	nilanthi.hada@dfd.treasury.gov.lk
එම්.පී.සී. කලාදේවි මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	kaladevi.mgc@dfd.treasury.gov.lk
ආර්.කේ. ලෙනෝරා මයා	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	lenora.rk@dfd.treasury.gov.lk
බී.ඒ.කේ.එස්.පී. ජයවීර මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	jayaweera.baksp@dfd.treasury.gov.lk
ඩී.පී. සදුනිකා මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	sandunika.dp@dfd.treasury.gov.lk
පී. කේ. ඩී. එස්. ප්‍රභාෂිණී	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	prabashini.pkds@dfd.treasury.gov.lk
එච්. එල්. එම්. ප්‍රනාන්දු මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484600	2484955	fernando.hlm@dfd.treasury.gov.lk
පී. එල්. ටී. එන්. ලියනගේ මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484600	2484955	liyanage.pltn@dfd.treasury.gov.lk
පී. ඩී. පී. එම්. දිසානායක මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	dissanayake.pdpm@dfd.treasury.gov.lk
පී. එන්. එම්. ජයසුන්දර මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	2484862	2484955	
එස්.ජේ.ඒ.කේ.ඩී. රණසිංහ මයා	කළමනාකරණ සහකාර	2484862	2484955	ranasinghe.sjakd@dfd.treasury.gov.lk
එම්.පී. ගුණවර්ධන මයා	රියදුරු	2484855	2484955	-
කේ. ඩී. කීර්තිරත්න මයා	රියදුරු	2484855	2484955	-
ජේ.එම්.ඒ.පී. ජයකොඩි මයා	රියදුරු	2484862	2484955	-
එච්.ඒ.එන්. ශාන්ත මයා	රියදුරු	2484862	2484955	-
ආර්.ඒ.ටී.එම්. රණසිංහ මයා	රියදුරු	2484862	2484955	-
ඩී. එච්. ආර්. එස්. කුමාර මයා	රියදුරු	2484862	2484955	-
කේ. ඒ. එන්. එන්. කොඩිකාර මයා	රියදුරු	2484862	2484955	-

නම	තනතුර	සම්බන්ධ කළ හැකි තොරතුරු		
		දුරකථන	ෆැක්ස්	විද්‍යුත් තැපෑල
ඩී. ඩී. එම්. රොෂාන් මයා	කාර්යාල කාර්යය සහායක	2484855	2484955	-
කේ.සී.යූ. පේමරත්න මයා	කාර්යාල කාර්යය සහායක	2484855	2484955	-
ඒ.ඒ. තාරික් මයා	කාර්යාල කාර්යය සහායක	2484855	2484855	-
එම්.ආර්. ජයසිංහ මයා	කාර්යාල කාර්යය සහායක	2484855	2484855	-
ඩී.ඊ.කේ. පැලවත්තගේ මයා	කාර්යාල කාර්යය සහායක	2484855	2484855	-

3.1.3 දේශීය පුහුණු පාඨමාලා, අධ්‍යයන වාර්තා, සම්මන්ත්‍රණ හා වැඩමුළු

වගුව 3.3 : දේශීය පුහුණු පාඨමාලා, අධ්‍යයන වාර්තා, සම්මන්ත්‍රණ හා වැඩමුළු

නිලධාරියාගේ නම	පාඨමාලාවෙහි නම	පාඨමාලා කාලය	පැවැත් වූ ආයතනයෙහි නම
එම්.කේ.ඩී.එන්. මාදම්පෙ මිය අධ්‍යක්ෂ	රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව	2017.06.12-2018.06.12	මිලෝදා ආයතනය
ජේ.ඩී. කොට්ත්කඩුව මිය සහකාර අධ්‍යක්ෂ	රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව	2017.06.12-2018.06.12	මිලෝදා ආයතනය
ඒ. එම්. වික්‍රමසිංහ මිය	ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පාඨමාලාව	26.02.2018	මිලෝදා ආයතනය
පී.එස්.එන්. පෙරේරා මිය සංවර්ධන නිලධාරී	ලිපිකරු කුසලතා වර්ධන වැඩමුළුව	19෨3෨201-21෨3෨2018	නිපුණතා සංවර්ධන පදනම
පී. එල්. ටී. එන්. ලියනගේ මිය	විධායකයින් සඳහා වන ඉ.ශ්‍රීසි පාඨමාලාව	20෨8෨2018	මිලෝදා ආයතනය
එම්.පී.සී. කලාදේවි මිය රාජ්‍ය කළමනාකරණ සහකාර	වත්කම් කළමනාකරණ පාඨමාලාව	26෨02෨2018	නිපුණතා සංවර්ධන පදනම
පී. කේ. ඩී. එස්. ප්‍රභාෂිණි මිය රාජ්‍ය කළමනාකරණ සහකාර	පෞද්ගලික ලිපිගොනු පරීක්ෂාව පිළිබඳ පාඨමාලාව	07෨08෨2018	නිපුණතා සංවර්ධන පදනම
ආර්.කේ. ලෙනෝරා මිය රාජ්‍ය කළමනාකරණ සහකාර	ප්‍රවාහන කළමනාකරණය	25෨05෨201-21෨09෨2018	ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය
එස්.ජේ.ඒ.කේ.ඩී. රණසිංහ මිය කළමනාකරණ සහකාර	ගබඩා පාලනය පිළිබඳ මූලික පාඨමාලාව	22෨02෨2018-22෨03෨2018	ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය
බී.ඒ.කේ.එස්.පී. ජයවීර මිය රාජ්‍ය කළමනාකරණ සහකාර	විධායකයින් සඳහා වන ඉ.ශ්‍රීසි පාඨමාලාව	20.08.2018 මේ දක්වා	මිලෝදා ආයතනය
එම්. එස්. ජයසුන්දර මිය රාජ්‍ය කළමනාකරණ සහකාර	නිපුණතා සංවර්ධනය පිළිබඳ පාඨමාලාව	05෨07෨201-13෨07෨2018	නිපුණතා සංවර්ධන පදනම
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව			

3.1.4 විදේශීය පුහුණු පාඨමාලා, අධ්‍යයන වාරිකා හා සම්මන්ත්‍රණ

වගුව 3.4 : විදේශීය පුහුණු පාඨමාලා, අධ්‍යයන වාරිකා හා සම්මන්ත්‍රණ

නිලධාරියාගේ නම	පාඨමාලාවෙහි නම	පාඨමාලා කාලය	පැවැත්වූ රටෙහි නම
පී.එම්.කේ. හෙට්ටිආරච්චි මයා අධ්‍යක්ෂ	ආර්ථික කළමනාකරණ උපදේශන ආයතනය විසින් සුළු හා මධ්‍ය පරිමාණ අංශය වෙත කරන අධ්‍යයන වාරිකාව	2018.06.03-2018.07.08	වියට්නාමය
කේ.ජී.පී. පුෂ්පකුමාර මයා අධ්‍යක්ෂ	සෝයා බෝංචි නිෂ්පාදනය හා සැකසුම් කිරීමේ තාක්ෂණය සහ සංවර්ධනය වන රටවල ධාරිතා සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණය	2018.10.30-2018.11.19	චීනය
පී.පී.කේ. රසාංජලී මෙය සහකාර අධ්‍යක්ෂ	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන	2018.07.18-2018.07.31	ඉන්දුනීසියාව
එච්.ඒ.ටී. එරන්දි මිය සහකාර අධ්‍යක්ෂ	ආසියානු රටවල වෙළඳ කටයුතු සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණය	2018.11.01-2018.11.16	චීනය
ඩී.ඩබ්. කුමාරගුරු මිය සහකාර අධ්‍යක්ෂ	ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය	2017.08.13-2019.10.31	ජපානය
එච්.පී.එස්. ශාන්ත මයා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නිලධාරී	ආසියානු රටවල තොරතුරු සම්බන්ධීකරණය පිළිබඳ සම්මන්ත්‍රණය	2018.09.10-2018.09.30	චීනය
පී.එස්.එන්. පෙරේරා මිය සංවර්ධන නිලධාරී	ආසියානු ශාන්තිකර රටවල කඩදාසි මුද්‍රනයෙන් තොර වෙළඳාම හා අනතර් මායිම් හුවමාරුව සඳහා විද්‍යුත් වාණිජකරණය පිළිබඳ සම්මන්ත්‍රණය	2018.09.07-2018.09.27	චීනය
ජේ.එම්.අයි.ඒ ගිණානි	සෝයා බෝංචි නිෂ්පාදනය හා සැකසුම් කිරීමේ තාක්ෂණය සහ සංවර්ධනය වන රටවල ධාරිතා සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණය	2018.10.30-2018.11.19	චීනය
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව			

3.2 මූල්‍ය අංශය

දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටු කර ගැනීම සඳහා පුනරාවර්ධන වියදම් ලෙස රු.870,010,000 ක ප්‍රතිපාදන කේන්ද්‍ර ප්‍රාග්ධන වියදම් සඳහා රු.14,415,250,000 ක ප්‍රතිපාදන ද වශයෙන් රු.15,285,260,000 ක මුළු ප්‍රතිපාදන මුදලක් 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මගින් වැය ශීර්ෂ 243 වඩසටහන 01 හා වැඩසටහන 02 යටතේ වෙන්කර තිබුණි. වසර තුළ මුළු සත්‍ය වියදම රු.12,462,642,637 ක් වූ අතර සත්‍ය පුනරාවර්ධන වියදම හා ප්‍රාග්ධන වියදම පිළිවෙලින් රු.618,523,474 ක් හා රු.11,644,119,162 ක් විය. එකී වර්ෂය තුළ එම වියදම බෙදී ගිය ආකාරයත්, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුමේ විස්තරත් පිළිවෙලින් පහත වගු අංක 3.6 සහ 3.7 මගින් පෙන්වුම් කෙරේ.

වගුව 3.5 : අයවැය ඇස්තමේන්තු උපයෝජනය - 2018

වැය විෂය	ඇස්තමේන්තු වියදම (රු.)	සත්‍ය වියදම (රු.)
පුනරාවර්ධන වියදම්	870,010,000	618,523,474
පුද්ගල පඩිනඩි	32,365,000	32,072,618
ගමන් වියදම්	535,000	138,038
සැපයීම්	2,970,000	2,843,965
නඩත්තු වියදම්	2,580,000	2,476,915
සේවා	3,790,000	3,641,400
සංවර්ධන සහනාධාර (පොළී සහනාධාර)	827,770,000	577,350,539
ප්‍රාග්ධන වියදම්	14,415,250,000	11,844,119,162
ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	1,000,000	234,211
මූලධන වත්කම් අත්පත් කර ගැනීම	512,100,000	511,570,375
ප්‍රාග්ධන මාරුකිරීම්	3,340,500,000	1,572,685,279
හැකියා වර්ධන	1,200,000	1,163,172
මූල්‍ය වත්කම් අත්පත් කර ගැනීම	10,554,749,500	9,752,852,106
අනෙකුත් ප්‍රාග්ධන වියදම්	5,700,500	5,614,019
මුළු එකතුව	15,285,260,000	12,462,642,637
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව		

වගුව 3.6 : රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම -2018

විස්තරය	අනුමත සීමාව (රු.)	සත්‍ය වටිනාකම (රු.)
උපරිම වියදම් සීමාව	4,000,000	3,374,481,20
අවම ලැබීම්වල සීමාව	900,000	1,968,609.92
උපරිම හර ශේෂයේ සීමාව	13,000,000	7,682,047.65
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව		

3.3 විගණන විමසුම්

විගණකාධිපති දෙපාර්තමේන්තුව හා අභ්‍යන්තර විගණක විසින් ඉදිරිපත් කරන ලද සියළුම විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දුන් අතර ඔවුන් පෙන්වා දෙන ලද දුර්වලතා මග හරවා ගැනීමටද පියවර ගන්නා ලදී.

වගුව 3.7 : විගණන විමසුම - විගණකාධිපති දෙපාර්තමේන්තුව - 2018

ලිපිය ලැබුණු දිනය	විෂය	විගණකාධිපති දෙපාර්තමේන්තුවට පිළිතුරු යැවූ දිනය
2018-05-15	අවසාන ගිණුම - 2017	2018-05-18
2018-05-19	රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම - 2017	2018-05-24
2018-06-06	කාර්ය මණ්ඩල පරීක්ෂාව	2018-06-14
2018-07-30	ශේෂ්ඨ පුරවැසියන් සඳහා පොළී සහනාධාර	2018-08-14
2018-08-31	විගණකාධිපති වාර්තාව - 2017	2018-09-11
2018-09-06	කළමනාකරණ විගණන වාර්තාව - 2017	2018-08-28
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව		

වගුව 3.8 : විගණන විමසුම - අභ්‍යන්තර විගණක - 2018

ලිපිය ලැබුණු දිනය	විෂය	විගණකාධිපති දෙපාර්තමේන්තුවට පිළිතුරු යැවූ දිනය
2018-01-26	අභ්‍යන්තර විගණන - මූලික වාරය	2018-01-29
2018-03-14	2018 පළමු කාර්තු විගණන කමිටු රැස්වීම තොරතුරු ලබා ගැනීම.	2018-03-16
2018-06-19	2018 දෙවන කාර්තු විගණන කමිටු රැස්වීම තොරතුරු ලබා ගැනීම.	2018-06-28
2018-09-05	2018 තෙවන කාර්තු විගණන කමිටු රැස්වීම තොරතුරු ලබා ගැනීම.	2018-09-11
2018-08-25	අභ්‍යන්තර විගණන වාර්තාව	2018-09-12
2018-11-22	අභ්‍යන්තර කළමනාකරණ විගණන කමිටුව සඳහා තොරතුරු ලබා ගැනීම	2018-12-03
මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව		